



ශ්‍රී ලංකා දේශීය ආදායම්
இலங்கை உள்ளநாட்டு இறைவரி
Sri Lanka Inland Revenue

සංස්ථාපිත ආදායම් බදු වාර්තාව
සඳහා උපදෙස් මාලාව

තක්සේරු වර්ෂය
2018/2019



ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීමට පෙර කරුණාකර මෙම උපදෙස් මාලාව කියවන්න. (වැඩිදුර තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය - www.ird.gov.lk හරහා ලබා ගත හැක).

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව, වාසික හෝ නිර්වාසික සමාගමක්, (ආයෝජන මණ්ඩල සමාගමක් ඇතුළුව), යම් සංස්ථාවක්, භාරයක්, ඒකක භාරයක්, පුනායාතනයක් රාජ්‍ය නොවන සංවිධානයක් හෝ අරමුදල් ඇතුළුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 126 වන වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, 2018/2019 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව (ආකෘති පත්‍ර අංක *Asmt_CIT_001_S*) සමග, උපලේඛන (ආකෘති පත්‍ර අංක *Asmt_CIT_002_S*) සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ, 2019 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

විද්‍යුත් ගොනු ගත කිරීම දේශීය ආදායම් වෙබ් අඩවිය හරහා සිදුකර ගත හැකිය. මෙම වෙබ් අඩවියේ (www.ird.gov.lk) ලබා දී ඇති කඩිනම් උපදෙස් කෙරෙහි කාරුණික අවධානය යොමු කරන්න.

2018.12.31 දිනැති අංක. 2104/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති පැවරුම් මිල නියෝගයන්හි 6 වන නියෝගය අනුව ආශ්‍රිත ව්‍යාපාර සමග අන්තර්ජාතික ගනුදෙනු වල හෝ ගැසට් නිවේදනයේ 1 වන විධිවිධානයේ අවශ්‍යතා සපුරාලන ආශ්‍රිත ව්‍යවසායන් අතර අන්තර්ජාතික නොවන ගනුදෙනු, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 76 සහ 77 වන වගන්තින්වල සඳහන් වන ගනුදෙනු වල නිරතවන්නන් ආදායම් බදු වාර්තාව සමග පැවරුම් මිල හෙලිදරව් කිරීමේ ආකෘති පත්‍රය ඉදිරිපත් කළ යුතුය.



ඉහත කී හෙලිදරව් කිරීමේ ආකෘති පත්‍රය දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ආදායම් වාර්තාව යටතේ ඇත.

වාර්තාව උපලේඛන දහහතරකින් සමන්විත වන අතර ඒවා 1, 2, 2B, 2C, 3, 4, 5, 6, 7, 7A, 7B, 7C, 8, 9 ලෙස දැක්වේ. උපලේඛන 2, 4 සහ 7 අනිවාර්යය උපලේඛන වේ. කෙසේවුවද, ආදායම් වාර්තාවේ යම් කොටුවක සඳහන් අගයන් සමග සම්බන්ධ වන අනිකුත් උපලේඛන වේ නම් එම උපලේඛන ද සම්පූර්ණ වාර්තාව සමග හාරදිය යුතුය.

නියම කරනු ලබන හෝ ඉල්ලා සිටිනු ලබන පරිදි විගණනය කරන ලද අදාළ ගිණුම් හෝ ඉහත සඳහන් උපලේඛන නොමැතිව හෝ ඇස්තමේන්තුගත ආදායම් සංඛ්‍යා යනාදිය සමග වාර්තාවක් ගොනුගත කරන යම් සමාගමක් දේශීය ආදායම් පනතේ කාර්යය සඳහා වාර්තාවක් ඉදිරිපත් නොකරන ලද සේ සලකනු ලැබේ.

වාර්තාවේ හෝ උපලේඛන වල දත්ත ඇතුළත් කළ යුතු ස්ථාන වල එම තොරතුරු සඳහන් කිරීමට අවශ්‍ය නොවන අවස්ථාවලදී අදාළ නැත යනුවෙන් සඳහන් නොකළ යුතු අතර කෙටි ඉරක් පමණක් යෙදීම කළ යුතුය. යම්කිසි උපලේඛනයක අකුරෙන් ලිවීමට ඇති ස්ථානයක ඉඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී අමුණා ඇති ලේඛනය බලන්න යනුවෙන් සඳහන් කර අදාළ උපලේඛනයේ ලබා දී ඇති ආකෘති පත්‍රයට සමාන ලේඛනයක් ඇමිණිය යුතුය.

බදු ගෙවීම

2018/2019 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද “වාරික ගෙවීම්” ලෙස ත්‍රෛමාසික වාරික ලෙස ගෙවිය යුතුය. පහත දැක්වෙන වගුව මගින් ත්‍රෛමාසික ගෙවීම් සිදු කළ යුතු නියමිත දිනයන් සහ තක්සේරු වර්ෂය සඳහා වන ගෙවීම් කේත දැක්වේ.



වාරික	ගෙවිය යුතු දිනය (දින හෝ දිනට පෙර)	ගෙවීම් කේතය
1	2018 අගෝස්තු 15	18191
2	2018 නොවැම්බර් 15	18192
3	2019 පෙබරවාරි 15	18193
4	2019 මැයි 15	18194
අවසාන	2019 සැප්තැම්බර් 30	18190

2018/2019 තක්සේරු වර්ෂය සඳහා ප්‍රකාශිත මුළු බදු බැඳියාව, වාරික හතරෙහි සහ අවසාන ගෙවීම්වල එකතුව සමාන විය යුතුය.

දැන්වීම

වැරදි වාර්තා සැපයීම හෝ නියමිත දිනට හෝ එදිනට පෙර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම දැන්වියන්ට හෝ බන්ධනාගාරගත කිරීමට යටත්වන අතර නියමිත දිනයන්ට බදු ගෙවීමට අසමත් වීම පහත පරිදි දැන්වියන්ට සහ පොළී අය කිරීම්වලට යටත් වේ:

- බදු වාර්තා ප්‍රමාද වී ගොනු කිරීම සඳහා වන දැන්විය පහත ඒවායින් වැඩි අගය හා සමාන වනු ඇත. -
 - (i) ගෙවීමට ඇති බදු මුදලින් 5% සමග, ගොනු කිරීමට අපොහොසත් වීම අඛණ්ඩව පවත්නා එක් එක් මාසය හෝ මාසයක කොටසක් සඳහා ගෙවීමට ඇති බදු මුදල් ප්‍රමාණයෙන් 1%: සහ



(ii) නියමිත දිනට හෝ එදිනට පෙර (2019 නොවැම්බර් 30 වන දින හෝ එදිනට පෙර) වාර්තා ගොනු කිරීමට අපොහොසත් වූයේ නම් රු.50, 000/- සහ ගොනු කිරීමට අපොහොසත් වීම අඛණ්ඩව පවත්නා එක් එක් මාසය හෝ මාසයක කොටසක් සඳහා රු. 10,000/- බැගින්.

- යම් බදු කාලපරිච්ඡේදයක් සඳහා ගෙවිය යුතු බදු මුදල හෝ ඉන් කොටසක් තක්සේරු දැන්වීමේ නිශ්චිතව දක්වා ඇති දිනය වන විට ගෙවීමට අපොහොසත් වන තැනැත්තෙකු, ගෙවිය යුතු එහෙත් ගෙවා නොමැති බදු මුදල් ප්‍රමාණයෙන් 20% කට සමාන දණ්ඩනයක් ගෙවීමට යටත් වන අතර මේ පනත යටතේ නියම කරන ලද වාරිකයේ සමස්තය හෝ කොටසක් ගෙවීම නියමිත දිනයේ ගෙවීමට අපොහොසත් වන යම් තැනැත්තෙකු, ගෙවිය යුතු එහෙත් ගෙවා නොමැති බදු මුදලින් 10% කට සමාන දණ්ඩනයකට යටත් විය යුතුය.
- අසත්‍ය නොමග යවන සුලු ප්‍රකාශයක් සඳහා වන දණ්ඩනයක් ගෙවිය යුතු මුදල ප්‍රකාශය පදනම් කර නිශ්චය කළේ නම්, ගෙවිය යුතු බද්ද අඩු වන හෝ ආපසු ගෙවීම වැඩි වන්නේ යම් ප්‍රමාණයකින් ද, එම මුදල් ප්‍රමාණය හෝ රු. 50,000 ක දණ්ඩන මුදල් ප්‍රමාණය යන්නෙන් වැඩි මුදල් ප්‍රමාණය වන්නේය.
- වාර්තාවක් ගොනු කිරීමට අපොහොසත්වීම, රුපියල් මිලියන 01 නොඉක්මවනු ලබන දඩයකට හෝ එක් අවුරුද්දක් නොඉක්මවනු ලබන කාලයකට බන්ධනාගාරගත කරනු



ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය.

- බදු ප්‍රමාණය නියමිත දිනට නොගෙවූයේ නම් 151 වන වගන්තිය යටතේ නියමිත දිනයේ සිට බදු ගෙවූ දිනය දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා එම ප්‍රමාණය මත පොලියකට බදු ගෙවන්නා බැඳෙන අතර එකී පොලී අනුපාතය මසකට හෝ මසකින් කොටසකට 1.5% ක් විය යුතුය.

උපලේඛනයන්හි සාරාංශමය සටහන පහත පරිදි වේ.

උපලේඛනය 01 – නිදහස් කළ ප්‍රමාණ

දේශීය ආදායම් පනතේ තුන්වන උපලේඛනය අනුව සෑම මූලාශ්‍රයකින්ම නිදහස් වන ලැබීම් සහ ලාභ 01A වන උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. 194 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝග මත 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධාන හෝ ආයෝජන මණ්ඩල පනතේ විධිවිධාන අනුව නිදහස් කර ඇති ලාභ සහ ආදායම පිළිවෙලින් 01B උපලේඛනයේ සහ 01C උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 02 – තක්සේරු කළ හැකි ආදායමේ සාරාංශය

ව්‍යාපාර, ආයෝජන හෝ වෙනත් මූලාශ්‍රයක් මගින් තක්සේරු වර්ෂය තුළ වන තක්සේරු කළ හැකි ආදායම මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 02A (1) – ව්‍යාපාර ආදායම



සෑම ව්‍යාපාර ක්‍රියාකාරකමක් මගින් වන පිරිවැටුම / ආදායම සහ ගලපන ලද ලැබීම් හා ලාභ මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 02A (11) – ආයෝජන ආදායම

සෑම ආයෝජන ක්‍රියාකාරකමක් මගින් වන පිරිවැටුම / ආදායම සහ ගලපන ලද ලැබීම් හා ලාභ මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 02A (111) – වෙනත් ආදායම්

වෙනත් ආදායම් මගින් වන පිරිවැටුම / ආදායම සහ ලැබීම් හා ලාභ මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 02 B – අලාභ අඩුකිරීමේ සාරාංශය -

ව්‍යාපාරයන්ගේ හෝ ආයෝජනයන්ගේ දේශීය සහ විදේශ මූලාශ්‍ර මගින් තක්සේරු වර්ෂයක් සඳහා අඩු කළ හැකි අලාභ මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. 02B (1), (11), (111) සහ (1V) උපලේඛනවල සාරාංශය 02B උපලේඛනය වේ.

ව්‍යාපාරයකින් තක්සේරු වර්ෂය සඳහා අඩු කළ හැකි අලාභ 02B (1) උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. ආයෝජන දිරිගැන්වීම් මත ඉල්ලුම් කළ අලාභ සහ අන්තර්කාලීන විධිවිධාන යටතේ ඉල්ලුම් කළ කල්බදු අලාභ 02B (11) උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. තක්සේරු වර්ෂය සඳහා ආයෝජනයෙන් අඩු කළ හැකි අලාභ 02B (111) උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. විදේශ මූලාශ්‍රයකින් ඇති වූ අලාභවල තොරතුරු 02B (IV) උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය



උපලේඛනය 02 C - 2018 මාර්තු 31 දක්වා ගිණුම් වර්ෂය වෙනස් වීමෙන් වන ගැලපුම්

2018 මාර්තු 31 දක්වා ගිණුම් වර්ෂය වෙනස් වීමෙන් වන යම් ගැලපුමක් වේ නම් මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 03 - සුදුසුකම් ලබන ගෙවීම්

2018/2019 තක්සේරු වර්ෂය සඳහා සුදුසුකම් ලබන ගෙවීම්වල අඩු කළ ප්‍රමාණ සහ අංක. 2064/53, දරන 2018 අප්‍රේල් 1 දිනැති ගැසට් නිවේදනය මගින් සපයා ඇති පරිදි පෙර තක්සේරු වර්ෂය වන 2017/2018, න් ඉදිරියට රැගෙන එන ලද සුදුසුකම් ලබන ගෙවීම් ශේෂයන් ගෙන් අඩු කළ ප්‍රමාණ මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 04 - බදු අය කළ හැකි ආදායම මත බදු

දේශීය ආදායම් පනතේ පළමු උපලේඛනයේ නිශ්චය කර ඇති අනුප්‍රමාණවලින් බදු බැඳියාවට යටත් වන, 2018/2019 තක්සේරු වර්ෂය සඳහා සමාගමක, සංස්ථාවක. භාරයක, රාජ්‍ය නොවන සංවිධානයක යනාදී අස්ථිත්වයක බදු අයකළ හැකි ආදායම මත ගෙවිය යුතු බද්ද මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 05 - ප්‍රේෂණ මත බදු

නිර්වාසිත සමාගමක් විසින් ප්‍රේෂණය කරනු ලබන ලාභ ප්‍රමාණය මත ප්‍රේෂණ බද්ද ගෙවිය යුතු අතර, එය මෙම ලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.



උපලේඛනය 06 – අවසාන රඳවාගැනීමේ ගෙවීම් ලැබීම මත බදු

අවසාන රඳවාගැනීමේ බදු ලෙස කරන ලද ගෙවීම් සහ රඳවාගැනීමේ අනුයෝජිතයා විසින් රඳවාගැනීමේ බදු අඩු නොකරන ලද අවසාන රඳවාගැනීමේ ගෙවීම් ලැබීම මත ගෙවූ යම් අවසාන රඳවාගැනීමේ බදු ප්‍රමාණයක් මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 07 – මුළු බදු බැර

මෙම උපලේඛනයේ විදේශ බදු බැර, වෙනත් සහන, ආර්ථික සේවා ගාස්තු, මත්‍රි මාත්‍ර බදු බැර, ප්‍රේෂණ මත ගෙවූ බදු, ආයෝජන වත්කම් උපලබ්ධි වීම මත වන ලාභ සඳහා ගෙවූ බදු, රඳවාගැනීමේ බදු බැර සහ ස්වයං තක්සේරු බදු ගෙවීම් (ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය මත), බදු බැර ලෙස ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 07A – ආර්ථික සේවා ගාස්තු (ESC)

මෙම උපලේඛනය මගින් ආදායම් බදු සඳහා හිලව් කළ හැකි ආර්ථික සේවා ගාස්තු ගෙවීම් සහ ඉදිරියට ගෙන යා හැකි ආර්ථික සේවා ගාස්තු ගණනය කිරීම සඳහා පහසුකම් සපයයි.

උපලේඛනය 07B - ඉල්ලුම් කළ රඳවා ගැනීමේ බදු බැර විශ්ලේශණය

තක්සේරු වර්ෂය තුළ බදු බැර ලෙස ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන අවසාන රඳවාගැනීමේ බදු නොවන ගෙවීම් මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.



උපලේඛනය 07C - මත්‍රි මාත්‍ර බදු බැර

අංක 2064/53 දරන 2018 අප්‍රේල් මස 01 දිනැති ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි අඩු කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඉදිරියට ගෙන එන ලද යම් මත්‍රි මාත්‍ර බදු බැර ශේෂයක් සහ තක්සේරු වර්ෂය තුළ 2018 ජනවාරි 01 දින සිට 2018 මාර්තු 31 වන දින දක්වා කාල පරිච්ඡේදය තුළ ඉල්ලුම් කළ යම් මත්‍රි මාත්‍ර බදු බැර ප්‍රමාණයක් මෙම උපලේඛනයේ ඇතුළත් කළ යුතුය.

උපලේඛනය 08 -ආගණන පත්‍රිකා

දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව ව්‍යාපාරයකින්, ආයෝජනයකින් සහ වෙනත් මූලාශ්‍රයකින් වන තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීම මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

උපලේඛනය 09 – මූල්‍ය තොරතුරු

විගණනය කළ ගිණුම් ප්‍රකාශ වල තොරතුරු සහ පැවරුම් මිල විස්තර පිළිබඳ තොරතුරු මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීමේදී පහත සඳහන් වන උපදෙස් අනුගමනය කළ යුතුය.



01 කොටස ලැබීම් සහ ලාභ ප්‍රකාශනය

A කොටස

1. 10 වැනි කොටුව – නිදහස් කළ ප්‍රමාණය (උපලේඛනය 01)

උපලේඛනය 01A, උපලේඛනය 01B සහ උපලේඛනය 01C ලෙස අනු උපලේඛන 3 කින් මෙම උපලේඛනය සමන්විතය. 01 වන උපලේඛනය පිරවීමට පෙර අනුඋපලේඛන සම්පූර්ණ කළ යුතුය.

1.1 උපලේඛනය 01A -2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ තුන්වන උපලේඛනය යටතේ නිදහස් කර ඇති ප්‍රමාණ

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 9 වන වගන්තිය අනුව තුන්වන උපලේඛනයේ නිශ්චය කර ඇති තක්සේරු වර්ෂය තුළ එක් එක් මූලාශ්‍රයකින් වන නිදහස් කිරීම් 01A උපලේඛනයේ කොටු අංක 10.A.1 සිට 10. A.5. දක්වා භාවිතා කරමින් ප්‍රකාශ කළ යුතුය.

උදා:- 14% ක අනුප්‍රමාණයෙන් රඳවාගනීමේ බදු අඩු කිරීමෙන් පසු ලැබුණු ලාභාංශයක් වෙනත් වාසික සමාගමක් විසින් ලාභාංශ ලෙස නිකුත් කර ඇති විට 3 වන උපලේඛනය යටතේ නිදහස් කර ඇත.

1.2 උපලේඛනය 01B - 2006 අංක10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ නිදහස් කිරීම්



අංක 2064/53 දරන 2018 අප්‍රේල් 01 දිනැති ගැසට් නිවේදනයේ සපයා ඇති පරිදි, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 16ඇ, 16ඈ, 16ඉ, 17, 17අ, 18, 20, 24අ වගන්තිවල විධිවිධාන යටතේ තැනැත්තෙකුගේ ලාභ සහ ආදායම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් එම ප්‍රතිපාදනවල නිශ්චිතව දක්වා ඇති කාල සීමාවක් සඳහා නිදහස් කර ඇත්නම් සහ 2018 මාර්තු 31 වන විට ඒ කාල සීමාවෙන් කොටසක් නොගෙවී ඉතිරිව ඇති අවස්ථාවක එම කොටස ඒ විධිවිධාන අනුව අඛණ්ඩව පවතින්නාක් මෙන් සලකා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතුය. ඉහත නිශ්චය කර ඇති කොන්දේසීන්ට යටත්ව නිදහස් කර ඇති යම් ආදායමක් පවතී නම්, එය එකී නිදහස් කිරීම ඉල්ලුම් කිරීමේ තොරතුරු ද සමග 01B උපලේඛනයේ කොටු අංක 10.B.1 සිට 10.B.5 දක්වා භාවිතා කරමින් ප්‍රකාශ කළ යුතුය.

1.3 උපලේඛනය 01C - ආයෝජන මණ්ඩල පනතේ විධිවිධාන යටතේ නිදහස් කිරීම්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග එළඹුනු ගිවිසුමක් යටතේ නිදහස් කළ ලාභ සහ ආදායම්, ඒවා ඉල්ලීමට අදාළ තොරතුරු ද සමග 01 C වන උපලේඛනයේ කොටු අංක 10 C.1 සිට 10.C.5 දක්වා භාවිතා කරමින් ප්‍රකාශ කළ යුතුය. අංක. 2064/53 දරන 2018 අප්‍රේල් 01 දිනැති ගැසට් නිවේදනයේ සපයා ඇති පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ, 2018 අප්‍රේල් 01 දිනට පෙර ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුනු ව්‍යවසායක ලැබීම් සහ ලාභ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ එකී ලාභ සහ ආදායම ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබුවා සේ අඛණ්ඩව පැවතිය යුතුය.



ඉහත සඳහන් උපලේඛනවල නිදහස් කිරීම් ඇතුළත් කිරීමට සපයා ඇති ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම්, විද්‍යුත් ගොනුගත කිරීම මගින් අමතර උපලේඛන ලබා ගත හැක.

උපලේඛන 01 හි 10.0 වන කොටුවේ ප්‍රකාශ කළ මුළු නිදහස් කළ ප්‍රමාණ ආදායම් වාර්තාවේ 10 වන කොටුවේ ඇතුළත් කළ යුතුය.

2. 20, 30 සහ 40 වන කොටු - ව්‍යාපාර, ආයෝජන සහ වෙනත් ආදායම් මගින් වන තක්සේරු කළ හැකි ආදායම. (උපලේඛනය 02)

ආදායම් වාර්තාවේ පිළිවෙලින් 20, 30 සහ 40 කොටුවල ව්‍යාපාර, ආයෝජන සහ වෙනත් ආදායම් මගින් වන තක්සේරු කළ හැකි ආදායම ප්‍රකාශ කළ යුතුය.

2.1 උපලේඛනය 02 – තක්සේරු කළ හැකි ආදායමේ සාරාංශය

02 වන උපලේඛනය, 02A (1) උපලේඛනය, 02A (11) උපලේඛනය, 02A (111) උපලේඛනය සහ 02 B උපලේඛනය ලෙස අනු උපලේඛන හතරකින් සමන්විතය. එහෙයින් 02 වන උපලේඛනය සම්පූර්ණ කිරීමට පෙර අනු උපලේඛන සම්පූර්ණ කළ යුතුය.

ව්‍යාපාර, ආයෝජන සහ වෙනත් මූලාශ්‍ර මගින් වන තක්සේරු කළ හැකි ආදායම 02 වන උපලේඛනයේ ආගණනය වේ. 02A (1) උපලේඛනයේ 20.A.0 කොටුවේ, 02A (11) උපලේඛනයේ 30.A.0 කොටුවේ සහ 02A (111) උපලේඛනයේ 40.A.0.



කොටුවේ ඇතුළත් කර ඇති ව්‍යාපාරයකින්, ආයෝජනයකින් සහ වෙනත් මූලාශ්‍රවලින් වන මුළු ලැබීම් සහ ලාභ, මෙම උපලේඛනයේ පිළිවලින් 20.A.3, 30.A.3 සහ 40.A.3 කොටුවල ඇතුළත් කළ යුතුය.

02B උපලේඛනයේ 20.B 0 සහ 30.B 0 කොටුවල ව්‍යාපාර සහ ආයෝජන මගින් වන ලැබීම් සහ ලාභ වලින් අඩු කළ හැකි මුළු අලාභයන්ගේ ප්‍රමාණය මෙම උපලේඛනයේ 20.B සහ 30.B කොටුවල ඇතුළත් කළ යුතුය. එහෙයින් මෙම උපලේඛනයේ ව්‍යාපාර සහ ආයෝජන වලින් අඩු කළ හැකි අලාභ පිරවීමට පෙර **02B උපලේඛනය සම්පූර්ණ කළ යුතුය.**

ව්‍යාපාර සහ ආයෝජන වලින් වන ලැබීම් සහ ලාභ වලින් අඩු කළ හැකි අලාභ අඩු කිරීමෙන් පසු ව්‍යාපාර, ආයෝජන සහ වෙනත් ආදායම් වලින් වන තක්සේරු කළ හැකි ආදායම ආගණනය කළ හැක.

02 වන උපලේඛනයේ 20.0, 30.0 සහ 40.0 කොටුවල ඇතුළත් කළ විනාකම ආදායම් වාර්තාවේ 20, 30 සහ 40 කොටුවල ඇතුළත් කළ යුතුය.

2.2 උපලේඛනය 02A (1) – ව්‍යාපාර ආදායම

තක්සේරු වර්ෂය තුළ ව්‍යාපාර වලින් උපයන ලද පිරිවැටුම/ ආදායම සහ ගලපන ලද ලැබීම් හා ලාභ (අලාභ අඩු කිරීමට පෙර) නියමිත ක්‍රියාකාරකම් කේතය ද සමඟ මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. (ක්‍රියාකාරකම් කේත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇත). විදේශ මූලාශ්‍රයකින් වන ලැබීම් සහ ලාභ නියමිත ක්‍රියාකාරකම් කේතය සමඟ වෙනම ප්‍රකාශ කළ යුතුය.



යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් යම් තැනැත්තෙකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන මුදල් ප්‍රමාණ ඇතුළත් විය යුතුය;

(අ) සේවාවක් සැපයීම මගින් හෝ භාණ්ඩ හෝ ද්‍රව්‍ය විකිණීම සහ ලැබීම් ඇතුළු මිශ්‍ර ලැබීම්;

(ආ) වෙළඳ නොග සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාව

(ඇ) පනතේ IV වන පරිච්ඡේදය යටතේ ගණනය කළ පරිදි ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් සහ බැරකම් උපලබ්ධිවීම මගින් ලැබීම්;

(ඈ) එම ව්‍යාපාරයේ ක්ෂය විය හැකි වත්කම් උපලබ්ධි කිරීම මත මේ පනතේ දෙවන, හෝ හතරවන උපලේඛනය මගින් ඇතුළත් කළ යුතු බවට නියම කර ඇති මුදල් ප්‍රමාණය;

(ඉ) ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව මත සීමා පැනවීමක් භාරගැනීම වෙනුවෙන් ප්‍රතිෂ්ඨාවක් වශයෙන් උපයන ලද මුදල් ප්‍රමාණය;

(ඊ) ව්‍යාපාරය සම්බන්ධයෙන් එම තැනැත්තාට ලැබෙන ත්‍යාග;

(උ) ව්‍යාපාරය සමග ඵලදායී ලෙස සම්බන්ධ වී ඇති සහ අදාළ තැනැත්තාගේ ආයෝජන ආදායම ගණනය කිරීමේ දී අන්‍යයාකාරයකට ඇතුළත් කළ යුතු උපයන ලද මුදල් සහ;

(ඌ) මේ පනත යටතේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනත් මුදල් ප්‍රමාණ;

යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් යම් තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දැ බැහැර කරනු ලැබිය යුතුය.

(අ) නිදහස් කරන ලද මුදල් ප්‍රමාණ සහ අවසාන රඳවාගැනීමේ ගෙවීම්; සහ



(ආ) සේවා නියුක්තියකින් යම් තැනැත්තකුට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන මුදල් ප්‍රමාණ.

02A (1) උපලේඛනයේ කොටු අංක 20.A.0 හි ඇතුළත් කළ ව්‍යාපාර මගින් වන මුළු ලැබීම් සහ ලාභ 02 වන උපලේඛනයේ 20.A.3 කොටුවේ ඇතුළත් කළ යුතුය.

2.2.1 උපලේඛනය 02A (11) –ආයෝජන ආදායම

තක්සේරු වර්ෂය තුළ ආයෝජන මගින් ලැබුණු හෝ උපයන ලද පිරිවැටුම/ ආදායම සහ ගලපන ලද ලැබීම් සහ ලාභ (අලාභ අඩු කිරීමට පෙර) නියමිත ක්‍රියාකාරකම් කේතය ද සමග මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. විදේශ මූලාශ්‍රයකින් වන ලැබීම් සහ ලාභ නියමිත ක්‍රියාකාරකම් කේතය සමග වෙනම ප්‍රකාශ කළ යුතුය.

යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයෙන් වන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේදී යම් තැනැත්තකුට ලැබෙන හෝ උපයන ලද පහත මුදල් ප්‍රමාණ ද ඇතුළත් විය යුතුය.

- (අ) ලාභාංශ, පොලී, වට්ටම්, අයකිරීම්, වාර්ෂිකයන්, ස්වාභාවික සම්පත් ගෙවුම්, කුලී, අධිමිල සහ රාජ්‍ය භාග;
- (ආ) IV වන පරිච්ඡේදය යටතේ ගණන් බලනු ලබන පරිදි, ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලැබීම්;
- (ඇ) ආයෝජනයක් කිරීමේ හැකියාව මත සීමා පැනවීමක් භාරගැනීම වෙනුවෙන් ප්‍රතිෂ්ඨාවක් වශයෙන් උපයන ලද මුදල් ප්‍රමාණ;



- (ඇ) ආයෝජනය සම්බන්ධයෙන් එම තැනැත්තාට ලැබෙන ත්‍යාග;
- (ඉ) ලොතරැයි, ඔට්ටු ඇල්ලීම හෝ සුදු ක්‍රීඩාවලින් දිනුම් ලැබීම්; සහ
- (ඊ) මේ පනත යටතේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනත් මුදල් ප්‍රමාණ.

යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් යම් තැනැත්තෙකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දෑ බැහැර කරනු ලැබිය යුතුය:

- (අ) නිදහස් කරන ලද මුදල් ප්‍රමාණ සහ අවසාන රඳවාගැනීමේ ගෙවීම්; සහ
- (ආ) සේවානියුක්තියකින් හෝ ව්‍යාපාරයකින් යම් තැනැත්තෙකුට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන මුදල් ප්‍රමාණ.

02A (11) උපලේඛනයේ කොටු අංක 30.A.0 හි ඇතුළත් කළ ආයෝජන මගින් වන මුළු ලැබීම් සහ ලාභ 02 වන උපලේඛනයේ 30.A.3 කොටුවේ ඇතුළත් කළ යුතුය.

2.2.2. උපලේඛනය 02A (111) –වෙනත් ආදායම්

වෙනත් යම් මූලාශ්‍ර මගින් වන පිරිවැටුම/ ආදායම සහ අදාළ ලැබීම් සහ ලාභ (අනියම් සහ පුනරාවර්ථන ස්වභාවයෙන් නොවන ප්‍රතිලාභ බැහැර කිරීමෙන්) නියමිත ක්‍රියාකාරකම් කේතය ද සමග මෙම උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය. විදේශ මූලාශ්‍රයකින් වන ලැබීම් සහ ලාභ නියමිත ක්‍රියාකාරකම් කේතය සමග වෙනම ප්‍රකාශ කළ යුතුය.



යම් තක්සේරු වර්ෂයක් සඳහා කවර හෝ මූලාශ්‍රයකින් යම් තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දෑ බැහැර කරනු ලැබිය යුතුය:

- (අ) නිදහස් කරන ලද මුදල් ප්‍රමාණ සහ අවසාන රඳවාගැනීමේ ගෙවීම්; සහ
- (ආ) සේවා නියුක්තියකින් හෝ ව්‍යාපාරයකින් යම් තැනැත්තෙකුට ලැබෙන ආදායම් ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන මුදල් ප්‍රමාණ.

02A (111) උපලේඛනයේ කොටු අංක 40.A.0 හි ඇතුළත් කළ වෙනත් ආදායම් මගින් වන මුළු ලැබීම් සහ ලාභ 02 වන උපලේඛනයේ 40.A.3 කොටුවේ ඇතුළත් කළ යුතුය.

තව ද, පනතේ තුන්වන උපලේඛනයේ නිදහස් කළ ප්‍රමාණ නිශ්චිතව දක්වා ඇති අතර 88 වන වගන්තිය යටතේ අවසාන රඳවා ගැනීමේ ගෙවීම් නිශ්චය කර ඇත. අවසාන රඳවා ගැනීමේ ගෙවීම් සම්බන්ධ වැඩි විස්තර සඳහා මෙම උපදෙස් මාලාවේ 11 වන ඡේදය බලන්න.

2.3 උපලේඛනය 02B - අලාභ අඩු කිරීමේ සාරාංශය

මෙම උපලේඛනය 02B (1) උපලේඛනය, 02B (11) උපලේඛනය, 02B (111) උපලේඛනය සහ 02 B (IV) උපලේඛනය යන අනු උපලේඛන හතරෙහි සාරාංශයකි. ව්‍යාපාර සහ ආයෝජන මගින් විදේශ මූලාශ්‍ර මෙන්ම දේශීය මූලාශ්‍ර මත අඩු කරන ලද අලාභය ගණනය කිරීම මෙම උපලේඛනය මගින් සිදුවේ. එම නිසා, මෙම උපලේඛනය සම්පූර්ණය කිරීමට පෙර, අනු උපලේඛන සම්පූර්ණ කළ යුතුය.



02B (1) උපලේඛනයේ **20.B.40** කොටුවේ ඇතුළත් කළ දේශීය මූලාශ්‍ර වලින් වන ව්‍යාපාරයකින් අඩු කළ හැකි අලාභය මෙම උපලේඛනයේ **A** කොටුවේ ඇතුළත් කළ යුතුය. **02B (111)** උපලේඛනයේ **30.B.30** කොටුවේ ඇතුළත් කළ දේශීය මූලාශ්‍ර වලින් වන ආයෝජනයකින් අඩු කළ හැකි අලාභය මෙම උපලේඛනයේ **B** කොටුවේ ඇතුළත් කළ යුතුය.

02 B (IV) උපලේඛනයේ **20. B.85** කොටුවේ ඇතුළත් කළ විදේශ මූලාශ්‍ර වලින් වන ව්‍යාපාරයකින් අඩු කළ හැකි අලාභය මෙම උපලේඛනයේ **C** කොටුවේ සහ **02 B (IV)** උපලේඛනයේ **30. B. 45** කොටුවේ ඇතුළත් කළ විදේශ මූලාශ්‍ර වලින් වන ආයෝජනයකින් අඩු කළ හැකි අලාභය මෙම උපලේඛනයේ **D** කොටුවේ ඇතුළත් කළ යුතුය.

02 B උපලේඛනයේ හි **20. B.0.** සහ **30.B.0** කොටුවල ඇතුළත් ව්‍යාපාර සහ ආයෝජන මත වන මුළු අඩු කළ හැකි අලාභ **02** වන උපලේඛනයේ **20.B** සහ **30.B** කොටුවල ද ඇතුළත් කළ යුතුය.

2.3.1 උපලේඛනය 02B (1) – ව්‍යාපාර අලාභ

අංක. 2064/53 දරන 2018 අප්‍රේල් 1 දිනැති ගැසට් නිවේදනයේ සපයා ඇති පරිදි යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකුගේ තක්සේරු කළ හැකි ආදායම ගණන් බැලීමේ දී යම් අලාභයක් අඩු කිරීම සඳහා 2006 අංක10 දරන දේශීය ආදායම් පනතේ යම් විධානයක් මගින් විධිවිධාන සලසා ඇති විටක සහ 2018 මාර්තු 31 වන දිනය වන විට එම අලාභයේ ඉතිරිව පවතින යම් ශේෂයක් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ, 2018 අප්‍රේල් මස 1 දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ උද්ගත වූ අලාභයක්



ලෙස සලකනු ලැබිය යුතු අතර, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව අඩු කළ හැකි වේ.

තක්සේරු වර්ෂ 2017/2018 න් ඉදිරියට රැගෙන එන ලද අලාභ, තක්සේරු වර්ෂ 2018/2019 සඳහා අදාළ වන බදු අනුප්‍රමාණ, එනම් පිළිවෙලින් 14%, 28% හෝ 40% අනුප්‍රමාණයන්ගෙන් වර්ගීකරණය කර 20.B.10, 20.B.20 හෝ 20.B.30 කොටුවල ඇතුළත් කළ යුතුය. එසේම තක්සේරු වර්ෂ 2018/2019 තුළ දරන ලද ව්‍යාපාර අලාභ තක්සේරු වර්ෂ 2018/2019 සඳහා ව්‍යාපාර අදායමට අදාළ බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර කොටු අංක 2 0.B.11, 20.B.21 හෝ 20.B.31හි ඇතුළත් කළ යුතුය. අදාළ ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර තක්සේරු වර්ෂ 2018/2019 සඳහා අඩු කිරීමට ඉල්ලුම් කළ මුළු අලාභයන් කොටු අංක 20.B.12, 20.B.22 හෝ 20.B.32 හි ඇතුළත් කරන්න.

02A (I) උපලේඛනයේ ආගණනය කළ ලැබීම් සහ ලාභ (විදේශ මූලාශ්‍රයකින් ලද ආදායම් හැර) තක්සේරු වර්ෂ 2018/2019 සඳහා ව්‍යාපාර ආදායම අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණ, අනුව වර්ගීකරණය කර මෙම උපලේඛනයේ 20.B.13, 20.B.23 සහ 20.B.33 හි ඇතුළත් කරන්න.

තැනැත්තෙකුට තක්සේරු වර්ෂය සඳහා ව්‍යාපාරයකින් වන තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීමේ දී පාඩු හෝ හිලවී නොකළ පාඩු (ඉදිරියට ගෙන එන ලද) අඩු කිරීමේ දී පහත සඳහන් රීතීන් අදාළ කර ගත යුතුය.

1) ව්‍යාපාර හෝ අයෝජන පාඩු අඩු කිරීමට අදාළ කොන්දේසි

- i. ව්‍යාපාරයකින් හිලවී නොකළ පාඩු වෙනත් යම් ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් ලැබෙන



ආදායම ගණනය කිරීමේ දී පමණක් අඩු කරනු ලැබිය යුතුය.

ii. ආයෝජනයකින් හිලවී නොකළ පාඩු වෙනත් ආයෝජනයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේදී පමණක් අඩු කරනු ලැබිය යුතුය.

iii. ව්‍යාපාරයක් මගින් වන තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීමේ දී ව්‍යාපාරයකින් හෝ වෙනත් යම් ව්‍යාපාරයකින් පෙර තක්සේරු වර්ෂ භයක තැනැත්තෙකුගේ හිලවී නොකළ පාඩු අඩු කරනු ලැබිය යුතුය

iv. පාඩුව ලාභයක් වූයේ නම් එම ලාභය මත අඩු අනුප්‍රමාණයක් අනුව බදු අය කළ හැකි අවස්ථාවක, එම පාඩුව, එම අඩු අනුප්‍රමාණය අනුව, එම අනුප්‍රමාණයට වඩා අඩු අනුප්‍රමාණයක් අනුව හෝ නිදහස් කරන ලද ප්‍රමාණයක් මත පමණක් ආදායම් බදු ගණනයේ දී අඩු කරනු ලැබිය යුතුය.

2) දෙවන උපලේඛනය යටතේ වැඩි කළ ප්‍රාග්ධන දීමනා අඩු කිරීම හේතුවෙන් තැනැත්තෙකුට හිලවී නොකළ පාඩුවක් වන්නේ නම්, නිශ්චිත කර ඇති කොන්දේසීන්ට යටත්ව අනුප්‍රාප්තීය තක්සේරු වර්ෂ 10 ක හෝ 25 ක තක්සේරු වර්ෂ සඳහා වන ව්‍යාපාර ආදායම ගනනය කිරීමේ දී අඩු කළ හැක.

3) අංක 2064/53 දරන 2018 අප්‍රේල් 1 දිනැති ගැසට් නිවේදනය අනුව, 2018 අප්‍රේල් 1 වන දිනට පෙර එළඹී යම් මූල්‍ය කල්බදු ගිවිසුමකට අදාළ යම් අලාභයක්, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ අදාළ විධිවිධාන අනුව ආගණනය කළ යුතුය.



තක්සේරු වර්ෂයේ ආයෝජන ආදායමෙන් අඩු කිරීම සඳහා මාරු කරනු ලබන ව්‍යාපාර අලාභ ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර 20.B.15, 20.B.25 සහ 20.B.35 කොටුවල ඇතුළත් කළ යුතුය. තව ද, එම මාරු කළ ව්‍යාපාර අලාභ 02B (11) උපලේඛනයේ 30.B.15 සහ 30.B.25 කොටුවල ඇතුළත් කළ යුතුය.

වැඩි කළ ප්‍රාග්ධන දීමනා මත ඉල්ලුම් කර ඇති අලාභ සහ 2018 අප්‍රේල් 1 වන දිනට පෙර එළඹුණු මූල්‍ය කල්බදු ගිවිසුම මත අලාභ විශේෂිත අලාභ ප්‍රමාණය වේ. එහෙයින් විශේෂිත අලාභ පිරවීමට පෙර 02B (11) උපලේඛනය සම්පූර්ණ කළ යුතුය. 02B (11) උපලේඛනය යටතේ ඉල්ලුම් කළ මුළු විශේෂිත අලාභයන් ආදායම් අනුප්‍රමාණය අනුව වර්ගීකරණය කර මෙම උපලේඛනයේ 20.B 16, 20.B 26 හෝ 20.B 36 ට ඇතුළත් කරන්න.

ඉහත සඳහන් ගැලපුම්වලින් පසු අඩු කළ හැකි අලාභය 20.B.17, 20.B.27 සහ 20. B.37 යන කොටුවලට ඇතුළත් කළ යුතුය. එහෙයින් අඩු කළ හැකි අලාභය වන්නේ අදාළ වර්ෂය තුළ අඩු කළ හැකි අලාභ ප්‍රමාණයට ඉහළ අනුප්‍රමාණයේ සිට පහළ අනුප්‍රමාණය දක්වා මාරු කළ අලාභය, ආයෝජනයට මාරු කළ ව්‍යාපාර අලාභ සහ විශේෂිත අලාභ එකතු කිරීමෙන් වන මුළු එකතුවයි.

යම් තැනැත්තෙකුගේ හිලව් නොකළ පාඩු තක්සේරු වර්ෂ හයක් තුළ අඩු කළ හැක. එහෙයින් තක්සේරු වර්ෂ හයකට පසු කල් ඉකුත් වන හිලව් නොකළ ව්‍යාපාර අලාභ, ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර මෙම උපලේඛනයේ 20.B.18, 20.B.28 සහ 20.B.38 කොටුවල ඇතුළත් කළ යුතුය.



සෑම ආදායම් බදු අනුප්‍රමාණයකම මුළු අලාභයෙන් අඩු කළ හැකි අලාභ අඩු කිරීමෙන් පසු ඉදිරියට රැගෙන යන අලාභය 20.B.19, 20.B.29 සහ 20.B.39 කොටු වල අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර ඇතුළත් කළ යුතුය.

ප්‍රකාශ කරන ලද අඩු කළ හැකි ව්‍යාපාර අලාභවල එකතුව වන 20.B.40 කොටුවේ සඳහන් වටිනාකම 02B උපලේඛනයේ A කොටුවේ ද ඇතුළත් කළ යුතුය.

2.3.2 උපලේඛනය 02B (11) – විශේෂිත අලාභ අඩු කිරීම

මෙම උපලේඛනය කොටස් දෙකකින් සමන්විතය. 1 වන කොටසේ වැඩි කළ ආයෝජන දීමනා මත අලාභ අඩු කිරීම් අඩංගු වන අතර 11 කොටසේ අන්තර්කාලීන විධිවිධාන යටතේ අඩු කරනු ලබන කල්බදු අලාභ අඩංගු වේ.

2.3.2.1 1 කොටස : දෙවන උපලේඛනය යටතේ ආයෝජන දීමනා

දේශීය ආදායම් පනතේ ආයෝජන දිරිගැන්වීම් යටතේ ඉල්ලුම් කරන දෙවන උපලේඛනයේ (7) වන සහ (8) වන ඡේදවල නිශ්චය කර ඇති කොන්දේසීන්ට යටත්ව, තැනැත්තකුට වැඩි කළ ජරාග්ඛන දීමනා මත හිලවි නොකළ පාඩුවක් ඇති කරනු ලබන අවස්ථාවක දී, යම් අනුප්‍රාප්තිය තක්සේරු වර්ෂ 10 හෝ 25 ක ව්‍යාපාරයකින් එම තැනැත්තාගේ ආදායම් ගණනය කිරීමේ කාර්යය සඳහා, එම හිලවි නොකළ පාඩුව එම තැනැත්තා විසින් අඩු කරනු ලැබිය හැකිය.



වැඩි කල ප්‍රාග්ධන දීමනාව දේශීය ආදායම් පනතේ 16 වන වගන්තිය යටතේ අඩු කිරීම හේතුවෙන් ඇති වූ අලාභය අඩු කිරීමට ඉල්ලුම් කළ හැකි වසර සංඛ්‍යාව (වසර 10 හෝ අඩු රු 25) අනුව වර්ගීකරණය කර 20.B.50 සහ 20.B.51 කොටුවල ඇතුළත් කරන්න. තක්සේරු වර්ෂය සඳහා අඩු කළ අලාභ ප්‍රමාණය, ඉල්ලුම් කළ හැකි වසර සංඛ්‍යාව අනුව වර්ගීකරණය කර 20.B.60 සහ 20.B.61 කොටුවල ඇතුළත් කළ යුතුය. 20.B.50 සහ 20.B.51 කොටුවල ප්‍රකාශිත අගය 20.B.60 සහ 20.B.61 කොටුවල ප්‍රකාශිත අගයෙන් අඩු කිරීමෙන් පසු, ඉදිරියට ගෙන යන ලද අලාභ ශේෂය 20.B.70 සහ 20.B.71 කොටුවල ඇතුළත් කළ යුතුය.

2.3.2.2 11 කොටස: අන්තර්කාලීන විධිවිධාන යටතේ කල්බදු අලාභ

අංක 2064/53 දරන 2018 අප්‍රේල් 1 දිනැති ගැසට් නිවේදනයේ සපයා ඇති පරිදි 2018 අප්‍රේල් 1 වැනි දිනට පෙර එළඹුණු යම් මූල්‍ය කල්බදු ගිවිසුමක් සම්බන්ධයෙන් දරන ලද යම් ලාභ, අලාභ, ලැබීම් හෝ ගෙවීම් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ අදාළ විධිවිධානය අනුව ආගණනය කළ යුතුය. එහෙයින්, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ අදාළ විධිවිධාන අනුව අලාභ හිලව් කිරීමට පහසුකම් සපයනු පිණිස, එම ගිවිසුම් මත වර්තමාන වර්ෂයේ අලාභ සහ 2018.04.01 දිනට ඉදිරියට රැගෙන එන ලද අලාභ 20.B(11) උපලේඛනයේ 20.B.52 හි ප්‍රකාශ කිරීමට උපදෙස් දෙනු ලැබේ.

2018 අප්‍රේල් 01 වන දිනට පෙර එළඹුණු මූල්‍ය කල්බදු ගිවිසුම් මත 2018/2019 සඳහා ගලපන ලද ලාභයක් වේ නම්, 20. B.52 කොටුවේ ප්‍රකාශ කළ අලාභය අඩු කළ හැක.



තක්සේරු වර්ෂ 2018/2019 සඳහා අඩු කළ අලාභය 20. B.62 කොටුවේ ප්‍රකාශ කළ යුතුය. මූල්‍ය කල්බදු ගිවිසුම් මත 2019.03.31 දිනට හිලවි නොකළ ඊලඟ තක්සේරු වර්ෂයට ගෙන ගිය අලාභ ප්‍රමාණය 20.B. 72 කොටුවේ ඇතුළත් කළ යුතුය.

2018/2019 තක්සේරු වර්ෂය සඳහා අඩු කරන ලද විශේෂිත අලාභ ලෙස 20. B.60, 20.B.61, සහ 20.B.62 කොටුවල ප්‍රකාශ කර ඇති අලාභ වල එකතුව 20.B.63 කොටුවේ ඇතුළත් කළ යුතුය.

20.B.63 කොටුවේ ඇති වටිනාකම අදාළ අදායම් බදු අනුප්‍රමාණය අනුව වර්ගීකරණය කර 20.B.16, 20.B.26 හෝ 20.B.36 අදාළ කොටුවට ඇතුළත් කරන්න.

2.3.3 උපලේඛනය – 02B (111): ආයෝජන අලාභ

2017/2018 තක්සේරු වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද ආයෝජන අලාභ තක්සේරු වර්ෂ 2018/2019 සඳහා අදාළ වන ආයෝජන ආදායමට අදාළ ආදායම් බදු අනුප්‍රමාණ එනම් පිළිවලින් 14% හෝ 28% අනුව වර්ගීකරණය කර 30.B.10 හෝ 30.B.20 කොටුවල ඇතුළත් කළ යුතුය. එසේම තක්සේරු වර්ෂ 2018/2019 තුළ ඇතිවූ ආයෝජන අලාභ, අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර 30.B.11 හෝ 30.B.21 කොටුවල ඇතුළත් කරන්න. තක්සේරු වර්ෂ 2018/2019 සඳහා ඉල්ලා ඇති මුළු අලාභ, 30. B.12 හෝ 30.B.22 කොටුවල ප්‍රකාශ කළ යුතුය.

02A (11) උපලේඛනයේ ආගණනය කළ අයෝජන මගින් වන ලැබීම් සහ ලාභ (විදේශ මූල්‍ය ආදායම හැර) 2018/2019 තක්සේරු වර්ෂය සඳහා අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය



කර මෙම උපලේඛනයේ 30.B.13 සහ 30.B.23 කොටුවල ඇතුළත් කළ යුතුය

තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජන මගින් තැනැත්තෙකුගේ තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීමේ දී ආයෝජන ආදායමෙන් අලාභ හෝ හිලවි නොකළ අලාභ (ඉදිරියට ගෙන එන ලද අලාභ) අඩු කිරීමේ දී ව්‍යාපාර අලාභ 2.3.1 හි සඳහන් (1) වන ඡේදය යටතේ ඇති රීතීන් අදාළ කර ගත යුතුය.

ඒ අනුව, මෙම උපලේඛනයේ +/- ගැලපුම් යටතේ එම රීතීන් අන්තර්ගත කළ යුතුය. ආයෝජන ආදායමේ ඉහළ අනුප්‍රමාණයේ සිට පහළ අනුප්‍රමාණය දක්වා මාරු කළ අලාභ, ගැලපුම් යටතේ අඩු කළ හැකි වන්නේ මුළු අලාභ ප්‍රමාණයට වඩා ආයෝජන ලැබීම් සහ ලාභ වැඩිවන අවස්ථාවක පමණි. ඉහළ අනුප්‍රමාණයේ සිට පහළ අනුප්‍රමාණයට මාරුකළ අලාභ අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර 30.B.14 සහ 30.B.24 කොටුවල ඇතුළත් කරන්න. ඉහළ ආදායම් බදු අනුප්‍රමාණයක සිට පහළ ආදායම් බදු අනුප්‍රමාණයන්ට අලාභ පැවරීමේ දී ඉහළ අනුප්‍රමාණ කීරුවේ රින ලකුණකින් ද (වරහන් සමග) සහ පහළ අනුප්‍රමාණ කීරුවේ ධන ලකුණින් ද ඇතුළත් කළ යුතුය (කරුණාකර පහත සඳහන් උදාහරණය බලන්න).

තක්සේරු වර්ෂයේ ආයෝජන ආදායමෙන් අඩු කිරීමට නියමිත මාරු කළ ව්‍යාපාර අලාභ ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර 30.B.15 සහ 30.B.25 කොටුවල ඇතුළත් කරන්න.

ඉහත කී ගැලපුම්වලින් පසු අඩු කළ හැකි අලාභය 30.B.16 සහ 30.B.26 කොටුවල ඇතුළත් කළ යුතුය. එම නිසා, ඉල්ලා ඇති මුළු අලාභ වටිනාකමෙන් වර්ෂය තුළ අඩු කළ හැකි අලාභ ප්‍රමාණයට ප්‍රකාශ කරන ලද ඉහළ අනුප්‍රමාණයක සිට පහළ අනුප්‍රමාණය දක්වා



මාරු කළ අලාභ සහ ආයෝජන ලැබීම් වලින් අඩු කිරීමට මාරු කළ ව්‍යාපාර අලාභවල වටිනාකම එකතු කිරීමෙන් ලැබෙන වටිනාකම වර්ෂය තුළ අඩු කළ හැකි අලාභ වේ.

තක්සේරු වර්ෂ භයක් තුළ ආයෝජනවලින් වන හිලවී නොකළ පාඩු අඩු කළ හැක. එහෙයින් තක්සේරු වර්ෂ භයකින් පසු කල් ඉකුත් වන හිලවී නොකළ ආයෝජන අලාභ, ආදායම් බදු අනුප්‍රමාණ අනුව වර්ගීකරණය කර 30.B.17 සහ 30.B.27 කොටුවල ඇතුළත් කළ යුතුය

සෑම ආදායම් බදු අනුප්‍රමාණයකට ඉල්ලුම් කළ මුළු අලාභයෙන් අඩු කළ හැකි අලාභය අඩු කිරීමෙන් පසු ඉදිරියට රැගෙන යන ලද අලාභ ශේෂය අදාළ ආදායම් බදු අනුප්‍රමාණය අනුව වර්ගීකරණය කර 30.B.18 සහ 30. B.28 කොටුවල ඇතුළත් කළ යුතුය. කරුණාකර පහත උදාහරණය බලන්න.



උපලේඛනය 02ක (III) : ආයෝජන අලාභ																	
	14%						28%										
2017/18 ක/ව් යෙන් ඉදිරියට ගෙන එන ලද	30.B.10						30.B.10			1	0	0	0	0	0	0	0
2018/19 ක/ව් තුළ අලාභ	30.B.11						30.B.11			6	0	0	0	0	0	0	0
මුළු අලාභ	30.B.12						30.B.12			7	0	0	0	0	0	0	0
ආයෝජන ලැබීම් හා ලාභ	30.B.13						30.B.13			9	0	0	0	0	0	0	0
ගැලපුම්(-) ²																	
ඉහළ අනුප්‍රමාණයක සිට පහළ අනුප්‍රමාණයකට මාරු කළ අලාභ	30.B.14						30.B.14			-	-	-	-	-	-	-	-
ව්‍යාපාරයෙන් මාරු කළ අලාභ (20.B.15, 20.B.25 හෝ 20.B.35 මගින්)	30.B.15						30.B.15			1	0	0	0	0	0	0	0
අඩු කළ හැකි අලාභ	30.B.16						30.B.16			8	0	0	0	0	0	0	0
කල් ඉකුත් වූ අලාභ	30.B.17						30.B.17			-	-	-	-	-	-	-	-
ඉදිරියට ගෙන යනු ලබන අලාභ	30.B.18						30.B.18			-	-	-	-	-	-	-	-
අඩු කළ හැකි ආයෝජන අලාභ (30.B.16+30.B.26) [මෙම අගය 02 ද උපලේඛනයේ B කොටුවට මෙම අගය ඇතුළත් කරන්න]	30.B						30.B			8	0	0	0	0	0	0	0

30.B.30 කොටුවේ ඇති අඩු කළ යුතු මුළු ආයෝජන අලාභය **02B** උපලේඛනයේ **B** කොටුවේ ද ඇතුළත් කළ යුතුය.

2.3.4 උපලේඛනය – 02B (1V): විදේශ අලාභ

2017/2018 තක්සේරු වර්ෂයෙන් ඉදිරියට රැගෙන එන ලද විදේශ මූලාශ්‍රයකින් ඇතිවූ අලාභ, ව්‍යාපාර සහ ආයෝජන ආදායම් මූලාශ්‍ර අනුව වර්ගීකරණය කර 20.B.80 හෝ 30.B.40 කොටුවල ඇතුළත් කළ යුතුය. එසේම, 2018/2019 තක්සේරු වර්ෂය තුළ ඇති වූ විදේශ අලාභ, ආදායම් මූලාශ්‍රය අනුව වර්ගීකරණය කර 20.B.81 සහ 30.B.41 කොටුවල ඇතුළත් කළ යුතුය. 2018/2019 තක්සේරු වර්ෂය සඳහා ඉල්ලුම් කළ මුළු අලාභ, 20 B.82 සහ 30.B.42 කොටුවල ඇතුළත් කළ යුතුය.

උපලේඛන 02A (1) සහ 02A (11) හි අදාළ ක්‍රියාකාරකම් කේත හාවිතා කර වෙන වෙනම ප්‍රකාශ කළ විදේශ මූලාශ්‍රවලින් වන ලැබීම්



සහ ලාභ, ආදායම් මූලාශ්‍රය අනුව වර්ගීකරණය කර මෙම උපලේඛනයේ 20.B.83 සහ 30.B.43 කොටුවල ඇතුළත් කළ යුතුය.

තක්සේරු වර්ෂයක් සඳහා විදේශ මූලාශ්‍රයකින් තැනැත්තෙකුගේ තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීමේදී විදේශ මූලාශ්‍රවලින් අලාභ හෝ හිලවී නොකළ අලාභ (ඉදිරියට ගෙන එන ලද අලාභ) අඩු කිරීමේදී පහත රීතීන් අදාළ කරගෙන සිදු කළ යුතුය.

(අ) ආයෝජනයකින් සිදුවූ විදේශීය මූලාශ්‍රයක අලාභ අඩු කිරීම, ආයෝජනයකින් ලැබුණු එම තැනැත්තාගේ විදේශ මූලාශ්‍ර ආදායම ගණනය කිරීමේදී පමණක් සිදු කළ හැක; සහ

(ආ) ව්‍යාපාරයකින් සිදු වූ විදේශීය මූලාශ්‍රයක අලාභ අඩු කිරීම, ආයෝජනයකින් හෝ ව්‍යාපාරයකින් ලැබුණු එම තැනැත්තාගේ විදේශීය මූලාශ්‍ර ආදායම ගණනය කිරීමේදී පමණක් සිදු කළ හැක.

ඒ අනුව, ඉහත රීතීන් මෙම උපලේඛනයේ +/(-) ගැලපුම් යටතේ අන්තර්ගත කළ යුතුය. ව්‍යාපාරයකින් ඇති වූ අලාභයක් ආයෝජන ලැබීම් වලින් අඩු කිරීමට මාරු කිරීමේදී කොටු අංක 20.B.84 සහ 30.B.44. හි ඇතුළත් කළ යුතුය. ආයෝජනයකට එසේ අලාභ මාරු කිරීමේදී එකී අලාභය ව්‍යාපාර තීරුවේ රින ලකුණින් (වරහන් සමග) ද ආයෝජනයට ධන ලකුණින් ද ඇතුළත් කළ යුතුය.



ඉහත කී ගැලපුම්වලින් පසු අඩු කළ හැකි අලාභය 20.B.85 සහ 30.B.45 කොටුවල ඇතුළත් කළ යුතුය. කරුණාකර පහත උදාහරණය බලන්න.

උපලේඛනය 02හ (IV): විදේශීය අලාභ																							
විභාජන																							
ආයෝජන																							
2017/18 ක/ව යෙන් ඉදිරියට ගෙන එන ලද	20.B.80												30.B.40										
2018/19 ක/ව තුළ අලාභ	20.B.81			4	0	0	0	0	0	0	0	0	30.B.41										
මුළු අලාභ	20.B.82			4	0	0	0	0	0	0	0	0	30.B.42										
විදේශීය ලැබීම් හා ලාභ	20.B.83			1	0	0	0	0	0	0	0	0	30.B.43			3	0	0	0	0	0	0	0
ගැලපුම් +(-) ²																							
ආයෝජනයට මාරු කළ විභාජන අලාභ	20.B.84			(2	0	0	0	0	0	0	0	0)	30.B.44			2	0	0	0	0	0	0	0
අඩු කළ හැකි අලාභ [02 උපලේඛනයේ C හා D කොටුවලට මෙම අගයන් ඇතුළත් කරන්න]	20.B.85			1	0	0	0	0	0	0	0	0	30.B.45			2	0	0	0	0	0	0	0
කල් ඉකුත් වූ අලාභ	20.B.86			-	-	-	-	-	-	-	-	-	30.B.46			-	-	-	-	-	-	-	-
ඉදිරියට ගෙන යනු ලබන අලාභ	20.B.87			1	0	0	0	0	0	0	0	0	30.B.47			-	-	-	-	-	-	-	-

ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් විදේශ මූලාශ්‍රයක් මගින් වූ හිලවී නොකළ අලාභ තක්සේරු වර්ෂ හයක් තුළ අඩු කළ හැක. එහෙයින් තක්සේරු වර්ෂ හයකින් පසු හිලවී නොකළ අලාභ මෙම උපලේඛනයේ 20.B.86 සහ 30.B.46 කොටුවල ඇතුළත් කළ යුතුය.

මුළු අලාභයෙන් අඩු කළ හැකි අලාභ අඩු කිරීමෙන් පසු, ඉදිරියට ගෙන යන අලාභ 20.B.87 සහ 30.B.47 කොටුවල ඇතුළත් කළ යුතුය.



20.B.85 සහ 30.B.45 කොටුවල ඇතුළත් කළ අඩු කළ හැකි මුළු විදේශ අලාභ **02B** උපලේඛනයේ **C** සහ **D** කොටුවල ඇතුළත් කළ යුතුය (අලාභ අඩු කිරීම් සාරාංශය).

3. 45 වන කොටුව -2018 මාර්තු 31 දක්වා ගිණුම් වර්ෂය වෙනස්වීම හේතුවෙන් වන ගැලපුම්
(02C උපලේඛනය)

ගිණුම් වර්ෂය වෙනස්වීම හේතුවෙන් 2018 මාර්තු 31 දක්වා වන කාලපරිච්ඡේදය සඳහා සිදුකළ ගැලපුම්, **2006** අංක **10** දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන සහ එහි සංශෝධන අනුව ආගණනය කළ තක්සේරු කළ හැකි ආදායම මෙම උපලේඛනයේ ඇතුළත් කළ යුතුය

02C උපලේඛනය සම්පූර්ණ කිරීමට පෙර 02C උපලේඛනයේ අනු උපලේඛන වන වෙළඳ හෝ ව්‍යාපාරයකින් අඩු කළ හැකි අලාභ, ජීවිත රක්ෂණ ව්‍යාපාරයක අඩු කළ හැකි අලාභ සහ මූල්‍ය කල්බදු ව්‍යාපාරයක අඩු කළ හැකි අලාභය සඳහා ඇති අනු උපලේඛන සම්පූර්ණ කර සිටිය යුතුය.

ආදායම් බදු බැඳියාවට යටත් ලාභ සහ ආදායම **45.1** කොටුවේ සිට **45.6** දක්වා ප්‍රකාශ කළ යුතුය. එකතු ව්‍යවස්ථාපිත ආදායම ලෙස ප්‍රකාශ වන මුළු ලාභ සහ ආදායම **45.7** කොටුවේ ඇතුළත් කළ යුතුය.

රඳවා ගැනීමේ බදු අඩු කිරීමෙන් පසු මුළු ව්‍යවස්ථාපිත ආදායමේ කොටසක් නොවන ලාභාංශ ආදායම වැනි ආදායම් **45.8** කොටුවේ ඇතුළත් කළ යුතුය.

මුළු ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩු කිරීම් වන වෙළඳාමකින් හෝ ව්‍යාපාරයකින් ඇතිවූ අලාභ සහ පොළිය හෝ වාර්ෂිකයන් **45.10** සහ



45.11 කොටුවල ඇතුළත් කළ යුතුය. 02C උපලේඛනය යටතේ දී ඇති අනු උපලේඛන භාවිතා කරමින්, 2018 මාර්තු 31 දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා ජීවිත රක්ෂණ ව්‍යාපාරයක් සහ මූල්‍ය කල්බදු ව්‍යාපාරයක් මත අලාභ ගණනය කළ යුතුය.

02C උපලේඛනයේ 45.0. කොටුවේ ප්‍රකාශ කළ 2018 මාර්තු 31 දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා වන තක්සේරු කළ හැකි ආදායම, ආදායම් වාර්තාවේ 45 කොටුවේ ඇතුළත් කළ යුතුය.

3.1 වෙළඳාමකින් හෝ ව්‍යාපාරයකින් අඩු කළ හැකි අලාභ

ජීවිත රක්ෂණ ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු හැර යම් වෙළඳාමක, ව්‍යාපාරයක, වෘත්තීයක සහ රක්ෂාවක දරන ලද අලාභය අඩුකිරීමක් ලෙස සැලකීමට ඉඩ දෙන අතර, යම් භයයකින් එය අලාභයක් නොව ලාභයක් වන්නේ නම් එය තක්සේරු කළ හැකි විය යුතුය. කෙසේනමුදු මෙම තක්සේරු වර්ෂය සඳහා එවැනි අඩු කළ හැකි මුළු අලාභයන් සහ ඉදිරියට රැගෙන එන ලද අඩු කළ හැකි අලාභ මෙම තක්සේරු වර්ෂයේ, 2018 මාර්තු 31 දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා මුළු ව්‍යවස්ථාපිත ආදායමෙන් සියයට තිස් පහක (එනම් 45.d කොටුවේ ප්‍රමාණයෙන් 35% ක්) උපරිමයකට යටත් විය යුතුය. එලෙස අඩු කිරීමකට නොහැකි වූ යම් අලාභයක් තක්සේරු වර්ෂයේ ඉතිරි කාලපරිච්ඡේදය වෙත සහ ඉදිරි තක්සේරු වර්ෂ භයයක් දක්වා ඉදිරියට ගෙන යා හැකි අතර එකී අඩු කිරීම් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 19 වන වගන්තියේ නිශ්චය කර ඇති පදනම අනුව සිදු කළ යුතුය.

ඉදිරියට රැගෙන එන ලද යම් අලාභයක් ඇතුළු යම් ජීවිත රක්ෂණ හෝ මූල්‍ය කල් බදු ව්‍යාපාරයක් දරන ලද යම් අලාභයක්, එකී ව්‍යාපාර මගින් වන ලාභයන්ගෙන් (යම් සීමාවක් රහිතව) පමණක් අඩු කළ යුතුය.



මෙම අනු උපලේඛනයේ 45.j කොටුවේ අඩු කළ හැකි මුළු අලාභය [2018 මාර්තු 31 දක්වා වන ඉහත සඳහන් කර ඇති මුළු අලාභ, (45.j = 45.f+ 45.h+ 45.i), 02 C උපලේඛනයේ 45.10 කොටුවේ ඇතුළත් කළ යුතුය.

3.2 ජීවිත රක්ෂණ ව්‍යාපාරයෙන් වන අඩු කළ හැකි අලාභ

ජීවිත රක්ෂණ ව්‍යාපාරකින් වන අලාභ මෙම අනු උපලේඛනයේ අඩංගු කළ යුතුය. ඉදිරියට ගෙන එන ලද අලාභ ද ඇතුළත්ව ජීවිත රක්ෂණ ව්‍යාපාරයකින් ඇති වූ යම් අලාභයක් එකී ව්‍යාපාරයකින් වූ ලාභයකින් පමණක් අඩු කළ හැකි අතර (යම් සීමාවක් රහිතව), එසේ අඩු කිරීමෙන් පසු අන්තර්ග්‍රහනය නොකළ යම් අලාභයක් පවතී නම් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 19 වන වගන්තියේ නිශ්චය කර ඇති පදනම මත 2018/2019 තක්සේරු වර්ෂයේ ඉතිරි කාලපරිච්ඡේදයට ගෙන යා හැක.

3.3 මූල්‍ය කල්බදු ව්‍යාපාරයෙන් වන අඩු කළ හැකි අලාභ

මූල්‍ය කල්බදු ව්‍යාපාරයකින් වන අලාභ මෙම උපලේඛනයේ ඇතුළත් කළ යුතුය. ඉදිරියට ගෙන එන ලද අලාභ ද ඇතුළත්ව මූල්‍ය කල්බදු ව්‍යාපාරයක දරන ලද යම් අලාභයක් එවැනි ව්‍යාපාරයකින් වන ලාභයන්ගෙන් (යම් සීමාවක් රහිතව) පමණක් අඩු කළ හැකි අතර එසේ අඩු කිරීමෙන් පසු, අන්තර්ග්‍රහණය නොකළ යම් අලාභ පවතී නම් 2018/2019 තක්සේරු වර්ෂයේ ඉතිරි කාලපරිච්ඡේදයට ගෙන ගොස් ඉහත කී පදනම මත පමනක් අඩු කළ හැක. 20.B.(11) . උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුයි .

4. 50 වන කොටුව - මුළු තක්සේරු කළ හැකි ආදායම



මුළු තක්සේරු කළ හැකි ආදායම යනු සෑම ව්‍යාපාරයකින්ම, ආයෝජනයකින්ම සහ වෙනත් ආදායමකින්ම වන මුළු තක්සේරු කළ හැකි ආදායමේ එකතුවයි. ප්‍රතිඵලය රින අගයක් වන විට තක්සේරු කළ හැකි ආදායම ශුන්‍ය (Zero) වන අවස්ථාවක දී හැර 20, 30 ,40 සහ 45 කොටුවල ප්‍රකාශ කළ ප්‍රමාණ වල එකතුව 50 වන කොටුවේ මුළු තක්සේරු කළ හැකි ආදායම ලෙස ඇතුළත් කළ යුතුය.

5. 60 වන කොටුව – සුදුසුකම් ලබන ගෙවීම් (උපලේඛනය 3)

මෙම උපලේඛනය ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදා ඇත. එනම්;

- I. වර්ෂය තුළ කරන ලද අඩු කළ හැකි සුදුසුකම් ගෙවීම් (2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ)
- II. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ ඉදිරියට ගෙන එන ලද අඩුකළ හැකි සුදුසුකම් ලබන ගෙවීම්

5.1 වර්ෂය තුළ කරන ලද අඩු කළ හැකි සුදුසුකම් ලබන ගෙවීම්: (2017 අංක 24 දරන, දේශීය ආදායම් පනතේ 5 වන උපලේඛනය)

තක්සේරු වර්ෂය තුළ සිදු කළ සුදුසුකම් ලබන ගෙවීම් ලෙස පහත ගෙවීම් අඩු කළ හැක.

- (i) රෝගීන් හෝ අසරණ අයට ආයතනික සත්කාර සැලසීම සඳහා පිහිටුවන ලද පුනීයායතනයකට මුදලින් කරන ලද පරිත්‍යාගයන් ;
- (ii) පහත දක්වා ඇති ආයතන වෙත මුදලින් හෝ වෙනත් ආකාරයකින් කළ පරිත්‍යාගයන්-



- (අ) ශ්‍රී ලංකා ආණ්ඩුව;
- (ආ) පළාත් පාලන ආයතනයක්;
- (ඇ) විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයි සලකනු ලබන යම් උසස් අධ්‍යාපන ආයතනයක්;
- (ඈ) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හෝ යම් උසස් අධ්‍යාපන ආයතනයක්;
- (ඉ) ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක්;
- (ඊ) පළාත්පාලන ආයතනයක් මගින් පිහිටුවන ලද අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අරමුදලක්;
- (උ) නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද සහ පාලනය කරනු ලබන සෙවණ අරමුදල;
- (ඌ) පළාත් සභාවක් මගින් පිහිටුවන ලද සහ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් අරමුදලක්;
- (එ) අපි වෙනුවෙන් අපි අරමුදල් පනත මගින් පිහිටුවන අපි වෙනුවෙන් අපි අරමුදල;
- (ඒ) ශ්‍රී ලංකා ජාතික චක්‍රගවු පදනම (සංස්ථාගත කිරීමේ) පනත යටතේ පිහිටුවන ලද ජාතික චක්‍රගවු අරමුදල;
- (ඔ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ප්‍රකාරව සිදු කරන ලද එවැනි වියදමක ඉදිරියට රැගෙන එන ලද යම් අඩු නොකළ ශේෂයක්; සහ



(iii) රාජ්‍ය සංස්ථාවක් ස්ථාපිත කරන ලද්දේ යම් නීතියක් මගින් ද හෝ යටතේ ද එම නීතිය මගින් නියම කරන ලද පරිදි එම සංස්ථාව විසින්, ජනාධිපති අරමුදල් පනත මගින් පිහිටුවන ලද ජනාධිපති අරමුදලට ප්‍රේෂණය කරන ලද ලාභ.

5.2 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ සිදු කළ ඉදිරියට ගෙන එන ලද අඩු කළ හැකි සුදුසුකම් ලබන ගෙවීම් (අන්තර්කාලීන විධිවිධාන ගැසට් නිවේදනයේ විධිවිධාන සලසා ඇති පරිදි)

2018 අප්‍රේල් 01 දිනැති අංක 2064/53 ගැසට් නිවේදනයේ සපයා ඇති පරිදි කලින් තක්සේරු වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ලද සුදුසුකම් ලබන ගෙවීම් වශයෙන් පහත දැක්වෙන ගෙවීම් අඩු කළ හැක.

- (i) මුදලින් හෝ වෙනත් ආකාරයකින් කළ පරිත්‍යාග –
 - (අ) රජයට;
 - (ආ) පළාත් පාලන ආයතනයකට;
 - (ඇ) රජය මගින් ස්ථාපිත අරමුදලකට;
 - (ඈ) පළාත් පාලන ආයතනයකින් හෝ පළාත් සභාවකින් ස්ථාපනය කරන ලදුව ඇමතිවරයා විසින් අනුමත කරන ලද අරමුදලක්
 - (ඉ) විශ්වවිද්‍යාල පනත හෝ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයකට හෝ යම් උසස් අධ්‍යාපන ආයතනයකට;
 - (ඊ) සෙවණ අරමුදල;
 - (උ) අපි වෙනුවෙන් අපි අරමුදල

(2008.01.01 සිට); හෝ



(උ) ශ්‍රී ලංකා ජාතික වකුගඩු පදනම
(සංස්ථාපිත) පනත යටතේ ස්ථාපිත

ජාතික වකුගඩු අරමුදල, සහ

(එ) එවැනි වියදමක යම් අඩු - නොකළ
ඉදිරියට ගෙනා ශේෂයක්

(ii) ඇමතිවරයා විසින් අනුමත කරන ලද හා වර්ෂය තුළ දරන ලද වියදම්, වෙනත් පුද්ගලයකු විසින්, රජයේ සංවර්ධන සැලසුමකට ඇතුළත් කළ යම් ව්‍යාපෘතියක්, හෝ පෙර වර්ෂයේ සිට ඉදිරියට ගෙනා එවැනි වියදමක යම් අඩු නොකළ ශේෂයක්;

(iii) රුපියල් මිලියන 5 කට නොඅඩු පිරිවැයක් දරා වික්‍රමයක් නිෂ්පාදනය කිරීම සඳහා දරනු ලබන වියදම (අවසන් කිරීමේ දින සිට දින 90 ක් තුළ දරන ලද යම් ප්‍රවර්ධනාත්මක වියදම් ඇතුළුව නිෂ්පාදන පිරිවැය).

(අ) 2007.04.01 දින හෝ එදිනට පසුව, නමුත් 2008.03.31 දිනට පෙර වික්‍රමයක් නිෂ්පාදනය කිරීම සඳහා කරන ලද වියදම්;

(ආ) 2008.04. 01 දින හෝ එදිනට පසුව වික්‍රමයක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද වියදම;

(iv) දේශීය ආදායම් පනතේ 20(2) (ඇ) වගන්තියේ සඳහන් නව ව්‍යවසායක කරන ලද යම් ආයෝජනයක්;

(vi) දේශීය ආදායම් පනතේ 21(2) වගන්තියේ සඳහන් කර ඇති ප්‍රතිස්ථාපිත ව්‍යවසායකදී දරන ලද යම් වියදමක්;



(vii) 2008.04.01 දින හෝ එදිනට පසුව ආරම්භ කරන සිනමා රූපක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන සිනමා ගොඩනැගිල්ලක් හෝ උපකරණ සැපයීම සඳහා සහ ඩිජිටල් සජීවීකරණ තාක්ෂණය, ඩිජිටල් ප්‍රදර්ශන ක්‍රම සහ ඩොල්බි ශබ්ද පද්ධති වලින් සමන්විත වන බවට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව විසින් සහතික කරන ලදුව දරන ලද රුපියල් මිලියන 25 නොඉක්මවන වියදම්;

(viii) 2008.04.01 දිනට පෙර ආරම්භ කරන ලද සිනමා රූපක චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇත්තා වූ සහ 2008 අප්‍රේල් 01 වන දිනට පෙර ඩිජිටල් තාක්ෂණය, ඩිජිටල් ප්‍රදර්ශනය ක්‍රම සහ ඩොල්බි ශබ්ද පද්ධති වලින් සමන්විත නොවූ වුවද ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සහතික කරන ලද සිනමා ශාලාවක තත්ත්වය ඉහළ තත්ත්වයට නංවාලීමෙහි ලා දරන ලද රු. මිලියන 10 ක් නොඉක්මවන වියදම්.

(ix) දේශීය ආදායම් පනතේ 13(zzz) වගන්තියෙහි සඳහන් අඩු ආදායම් පවුල සඳහා නිවාස ඉදිකිරීමේ දී දරන ලද වියදම්;

(ix) 16 ඇ වැනි වගන්තිය හෝ 17 අ වගන්තිය යටතේ (නව ව්‍යවසායයක් ලෙස) නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලබන සහ නිශ්චිත කටයුතුවල නිරත යම් ව්‍යවසායයක් පුළුල් කිරීමෙහි 2011 අප්‍රේල් 01 දින හෝ එදිනට පසුව සහ 2014 අප්‍රේල් 01 දිනට පෙර ස්ථාවර වත්කම්හි (රුපියල් මිලියන 50 නොවැඩි) කරන ලද ආයෝජනය. කෙසේ වෙතත් නිශ්චිත කටයුතු වල



නිරත යම් යම් තැනැත්තකු විසින් කරන ලද යම් ආයෝජනයක් සහ 2015.03.31 දිනට පෙර දේශීය ආදායම් පනතේ 34(2) වගන්තියේ අතුරු විධිවිධාන සපුරාලීමට යටත්ව උසස් තාක්ෂණික පිරිසත, යන්ත්‍ර, උපකරණයන්හි එම ආයෝජනය කරන ලද අවස්ථාවක දී එම කොන්දේසිවලට, යටත්ව සුදුසුකම් ලැබීමේ ගෙවීම් අඩු කරනු ලැබේ;

(x) 16 ඇ වගන්තිය යටතේ නියම කරන ලද අදාල වටිනාකමට වඩා අඩු නොවන රෙදි, ඖෂධ, කිරිපිටි හෝ සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ නිරත යම් ව්‍යවසායක 2012 අප්‍රේල් 01 වන දින හෝ එදිනට පසුව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද ආයෝජනයක්,; සහ

(xi) වෙනත් යම් බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් අත්පත් කර ගැනීම හෝ ඒකාබද්ධ කිරීමේ ආකාරයෙන් යම් බැංකුවක් හෝ යම් මූල්‍ය සමාගමක් විසින්, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවට අනුව, එම පිරිවැය නිශ්චිතව හඳුනා ගනු ලබන විට, දරන ලද වියදම්.

කරුණාකර සැලකිල්ල යොමු කරන්න: වාර්තාවේ හිමිකම් පාන යම් සුදුසුකම් ලත් ගෙවීමක් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යවේ

5.3 සුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් අඩු කිරීම්වල සීමා



වියදම්/ආයෝජනය කළ සත්‍ය මුදල් ප්‍රමාණය හෝ පහත දැක්වෙන සීමාව, යන දෙකෙන් කුමන හෝ අඩු ප්‍රමාණයට පමණක් සුදුසුකම් ලබන ගෙවීම් සඳහා දීමනාව ලබාගත හැක.

5.3.1 වර්ෂය තුළ කරන ලද සුදුසුකම් ලබන දීමනාව සඳහා සීමාව (2017 අංක 24 දරණ පනතේ, 5 වන උපලේඛනය)

A.5.1 (i) ජේදයේ සඳහන් වන අයිතමයන්හි සියලු සුදුසුකම් ලබන ගෙවීම්වල මුළු එකතුව සම්බන්ධයෙන් අඩු කිරීම, බදු කළ හැකි ආදායමෙන් 1/5 කට සීමාවීම හෝ රු. 500, 000 යන දෙකෙන් වඩා අඩු ගණනට සීමා වේ.

B. 5.1. (ii), හා (iii) ජේදයේ නිශ්චය කර ඇති අයිතමයන්හි සුදුසුකම් ලබන ගෙවීම්වල අඩු කිරීම් සඳහා සීමාවක් නැත.

5.3.2 2006 අංක10 දරන පනත යටතේ ඉදිරියට ගෙන එන ලද සුදුසුකම් ලබන ගෙවීම් වල සීමා

(i) 5.2 (i), (v) සහ (viii) අයිතමයන්හි සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් වල අඩු කිරීම් සඳහා සීමාවක් නැත.

(ii) 5.2(ii) අයිතමයේ සඳහන් කර ඇති සියලු සුදුසුකම් ලබන ගෙවීම් වල මුළු එකතුව සම්බන්ධයෙන් අඩු කිරීම්, තක්සේරුකළ හැකි ආදායමේ 1/5 කට සීමාවීම හෝ දරන ලද සත්‍ය වියදම, යන දෙකින් කවර හෝ අඩු අගයට සීමා වේ.

(iii) 5.2 (iii) අයිතමයෙහි සඳහන් යම් සුදුසුකම් ලබන ගෙවීමක් සම්බන්ධයෙන් (චක්‍රපටයක පිරිවැය) අඩු කිරීම,

(iii)(අ) - චක්‍රපටියක් සඳහා රු. මිලියන 25 බැගින්



(iii)(ආ) - චිත්‍රපටියක් සඳහා රු. මිලියන 35 බැගින් සීමා වේ.

(iv) 5.2 (iv) අයිතමයෙහි සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් අඩු කිරීම රුපියල් මිලියන 100 කට සීමා වීම හෝ දරන ලද සත්‍ය වියදම යන දෙකෙන් කවර හෝ අඩු අගය.

(v) 5.2 (vi) හි සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් අඩු කිරීම රුපියල් මිලියන 25 කට සීමාවීම හෝ දරන ලද සත්‍ය වියදම යන දෙකින් කවර හෝ අඩු අගය.

(vi) අයිතම 5.2 (vii) හි සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් අඩු කිරීම රුපියල් මිලියන 10 කට සීමා වීම හෝ දරන ලද සත්‍ය වියදම යන දෙකෙන් කවර හෝ අඩු අගය.

(vii) අයිතම 5.2 (ix) හා (x) හි සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් සම්බන්ධයෙන් අඩු කිරීම, සුදුසුකම් ලැබීමේ ගෙවීමෙන් 25 % කට සීමා වේ.

(viii) අයිතම 5.2 (xi) හි සඳහන් සුදුසුකම්ලත් ගෙවීම් සම්බන්ධයෙන් අඩු කිරීම තක්සේරු කළ හැකි ආදායමේ 1/3 ට සීමාවීම හෝ රුපියල් මිලියන 300 යන යන දෙකින් කවර හෝ වැඩි අගය.

එවැනි වියදම්වල ඉදිරියට ගෙන යන ලද අඩු නොකළ ශේෂ පවතී නම්, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ප්‍රකාරව, සුදුසුකම් ලබන ගෙවීම් සඳහා සීමාවන් අදාළ කර ගැනීම අඛණ්ඩව සිදු කළ යුතුය.

5.4 අඩු නොකළ සුදුසුකම්ලත් ගෙවීම් ඉදිරියට ගෙනයාම.

5.4.1 තක්සේරු වර්ෂය තුළදී සිදු කළ සුදුසුකම් ලබන ගෙවීම්:



2018/2019 තක්සේරු වර්ෂයේ සිදුකල 5.1 (i), 5.1 (ii), සහ 5.1 (iii) ඡේදවල සඳහන් යම් සුදුසුකම් ලබන ගෙවීම්, වලින් අදාල තක්සේරු වර්ෂය තුල අඩු නොකල ශේෂයක් වේ නම් ඉදිරි තක්සේරු වර්ෂය සඳහා ඉදිරියට ගෙන ගොස් අඩු කිරීම සිදු කළ නොහැක.

5.4.2 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ ඉදිරියට ගෙනා සුදුසුකම් ලබන ගෙවීම්

- ඡේද 5.2 (i), (ii), (iii) (a) හා (b), (iv), (v), (vi), (vii), (viii) හා (xi) හි සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් වල අඩු නොකල ශේෂයක් වේ නම් ඉදිරියට ගෙන යා හැකි අතර එම සුදුසුකම් ලබන ගෙවීමෙහි සම්පූර්ණ මුදල දක්වා අඩු කළ හැකිය.
- 5.2 පරිච්ඡේදයේ වෙනත් කිසිදු අයිතමයක් ඉදිරියට ගෙන යා නොහැක.

උපලේඛන 03 හි 60.0 කොටුවේ සම්පූර්ණ වටිනාකම ආදායම් වාර්තාවේ 60 වන කොටුවට ඇතුළත් කළ යුතුය.

6. 70 කොටුව - බදු අය කළ හැකි ආදායම

දේශීය ආදායම් පනතේ 3 වගන්තිය යටතේ තක්සේරු වර්ෂයක් සඳහා යම් අස්ථිත්වයක බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේ දී දේශීය ආදායම් පනතේ පස්වන උපලේඛනයේ සඳහන් සුදුසුකම් ලබන ගෙවීම් වල එකතුව අඩු කළ යුතුය.

60 වන කොටුවේ සඳහන් වටිනාකම 50 වන කොටුවේ සඳහන් වටිනාකමින් අඩුකර ප්‍රතිඵලය 70 කොටුවේ ඇතුළත් කරන්න.



එය සමාගම/අස්ථිත්වයේ බදු කළ හැකි ආදායම වේ. එය සෘණ අගයක් විය නොහැකි අතර එවැනි අවස්ථාවක දී “0” ඇතුළු කිරීමට කාරුණිකව සැලකිලිවත් වන්න.

7. 80 කොටුව - බදු අයකළ හැකි ආදායම මත විශේෂ අනුප්‍රමාණ අනුව බදු (4 වන උපලේඛනය)

2018 අප්‍රේල් 1 දින හෝ ඉන්පසුව ආරම්භවන ඕනෑම තක්සේරු වර්ෂයක් සඳහා අස්ථිත්ව සහ සමාගම් සඳහා පහත දැක්වෙන අනුප්‍රමාණ අදාළ වේ.

7.1 සමාගම් සඳහා අදාළ වන විශේෂ බදු අනුප්‍රමාණ

තක්සේරු වර්ෂයක් සඳහා සමාගමක බදු අය කළ හැකි ආදායමෙන් පහත දැක්වෙන අනුප්‍රමාණ වලින් බදු අය කළ හැකිය: —

- (අ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වන අවස්ථාවක දී
 – 14%;
- (ආ) මූලිකවම භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමාගමක් වන අවස්ථාවක දී
 – 14%;
- (ඇ) මූලිකවම කෘෂිකාර්මික ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමාගමක් වන අවස්ථාවක දී
 – 14%;
- (ඈ) ඔට්ටු ඇල්ලීම හා සුදු ක්‍රීඩාව, මත් පැන්, සහ/හෝ දුම්කොළ නිෂ්පාදන වලින් සංයුක්ත වන ව්‍යාපාරයක් ලබන ආදායමක් සහිත යම් සමාගමක් සම්බන්ධයෙන් වන



අවස්ථාවක දී (හුදෙක් වෙනත් ව්‍යාපාරයකට අනුශංගික වන ආදායම් කොටස හැර) – **40%**;

(ඉ) මූලිකව අධ්‍යාපන සේවා සපයන සමාගමක් වන අවස්ථාවකදී – **14%**;

(ඊ) මූලිකව සංචාරක ප්‍රවර්ධනය කිරීමෙන් ව්‍යාපාරයක නියැලී සිටින සමාගමක් වන අවස්ථාවකදී - **14%**;
සහ

(උ) මූලිකව තොරතුරු තාක්ෂණ සේවා සැපයීම කරනු ලබන සමාගමක් වන අවස්ථාවකදී – **14%**.

(ඌ) අංක 2064/53 දරන 2018 අප්‍රේල් 01 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත හෝ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත හෝ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ ආදායම සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට හෝ අඩු කළ අනුප්‍රමාණවලට බදු අය කිරීමට හෝ ආදායම් බදු බැඳියාව ආගණනය කිරීමේ පදනමට අදාළව ප්‍රතිපාදන සලසයි නම්, එම ව්‍යවසායේ ලාභ ආගණනය කිරීමෙන් පදනමට අදාළව තවදුරටත්, එම ගිවිසුම යටතේ දක්වා ඇති ආකාරයට ආදායම් බද්දෙන් නිදහස් කිරීම හෝ එම ගිවිසුමේ පරිදි ආගණනය කරන ලද සහ එහි සඳහන් අනුප්‍රමාණයට ආදායම් බද්දට යටත් කිරීම සිදුකළ යුතුය.

(එ) 2018 අප්‍රේල් 1 දිනැති, අංක 2064/53 ගැසට් නිවේදනය අනුව, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 59D, 59I, 59J, 59K, 59L, 59M වගන්ති වල විධිවිධාන යටතේ



තැනැත්තෙකුගේ ලාභ සහ ආදායම සම්පූර්ණයෙන් හෝ යම් කොටසක් සහනදායී අනුප්‍රමාණ යටතේ බදු ගෙවීමට හිමිකම ඇති විටක එම විධිවිධානය යටතේ සලසා ඇති විශේෂිත කාල සීමාවෙහි 2018 මාර්තු 31 දින වන විට අවසන් නොවූ කොටසක් ඇත්නම්, එම සහනය නියමිත කාලසීමාව දක්වා දිගටම ක්‍රියාත්මක වේ.

(ඒ) යම් කිසි බදු ගෙවන්නකු 2018.03.31 දක්වා ගිණුම් වර්ෂය වෙනස්වීම හේතුවෙන් 2018.01.01 සිට 2018.03.31 දක්වා කාලපරිච්ඡේදය දක්වා ගැලපුම් කිරීම මත 02 C උපලේඛනය මත ගැලපුම් කර ඇති අවස්ථාවකදී 2018.03.31 න් අවසන් මාස 3 ක කාලය සඳහා වන බදු අයවන ආදායම් සඳහා 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ ඇති විශේෂ අනුපාත මත ආදායම් බද්ද ගණනය කරනු ලබන්නේ නම්, පහත පරිදි කටයුතු කළ යුතු වේ.

- (i) 2018/2019 තක්සේරු වර්ෂය සඳහා සුදුසුකම් ලබන ගෙවීම් සඳහා අඩු කිරීමක් ඉල්ලුම් කර නොමැති අවස්ථාවක දී 02 C උපලේඛනයේ සඳහන් 2018.03.31 දක්වා ගණනය කරන ලද තක්සේරු වන ආදායම, බදු අයවන ආදායම සේ සලකා 2006 අංක 10 දරන පනතේ විශේෂ අනුප්‍රමාණ අනුව ගෙවිය යුතු බද්ද ගණනය කළ යුතුය.
- (ii) 2018/2019 තක්සේරු වර්ෂය සඳහා සුදුසුකම් ලබන ගෙවීම් සඳහා අඩු කිරීමක් ඉල්ලුම් කර ඇති අවස්ථාවක දී, බදු අයවන ආදායමෙන් 2018.01.01 සිට 2018.03.31 දක්වා කාලපරිච්ඡේදයට අදාළ වන තක්සේරු වන ආදායමට අනුශාංගික වන කොටසට පමණක් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතට අනුව විශේෂ අනුප්‍රමාණ අදාළ කර ගත යුතුය.



7.2 භාර සඳහා බදු අනුප්‍රමාණ

පනතේ 57 වන වගන්තියේ (1) උප වගන්තිය ප්‍රකාරව, තක්සේරු වර්ෂය සඳහා භාරයක බදු අයකළ හැකි ආදායම 24% ක අනුප්‍රමාණයක බද්දට යටත් විය යුතුය. .

7.3 පුණ්‍ය ආයතන සඳහා බදු අනුප්‍රමාණ

තක්සේරු වර්ෂය සඳහා පුණ්‍ය ආයතන වල බදු අය කළ හැකි ආදායම මත 14% ක අනුප්‍රමාණයකින් බදු පැනවිය යුතුය.

7.4 සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල සහ සමාපන අරමුදල් සඳහා බදු අනුප්‍රමාණ

තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, අනුමත අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල හෝ අනුමත සමාපන අරමුදලක් බදු අය කළ හැකි ආදායම සඳහා 14% ක අනුප්‍රමාණයකින් බදු පැනවිය යුතුය.

විශේෂ අනුප්‍රමාණ යටතේ බදු අය කළ හැකි බදු ආදායමේ කොටස සහ එම බදු අය කළ හැකි ආදායමේ කොටසට අදාළ - විශේෂ අනුප්‍රමාණ 04 වන උපලේඛනයේ අදාළ කොටුව යටතේ පැහැදිලිව සඳහන් කළ කළ යුතු බව කාරුණිකව දන්වනු ලැබේ.

04 වන උපලේඛනයේ 80.0 වැනි කොටුවේ ඇති වටිනාකම ආදායම් වාර්තාවේ 80 කොටුවට ඇතුළත් කරන්න.



8. 90 වැනි කොටුව - ආයෝජන වත්කම් උපලබ්ධිවීම මත වන ලැබීම් මත බද්ද

2018 අප්‍රේල් 1 වැනිදා හෝ ඉන් පසු ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් සමාගමක හෝ අස්ථිත්වයක් බදු අය කළ හැකි ආදායමට ඇතුළත් වූ ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් ඇතිවූ ලාභය මත 10% ක අනුප්‍රමාණයකට බදු පැනවිය යුතුය.

බදු අය කළ හැකි බදු ආදායමේ එවැනි කොටසකට අදාළ කරගත් 10% අනුප්‍රමාණය 04 වන උපලේඛනයේ අදාළ කොටුව තුළ පැහැදිලිව දැක්විය යුතු බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

04 වන උපලේඛනයේ 90.0 වැනි කොටුවේ ඇති වටිනාකම ආදායම් වාර්තාවේ 90 වන කොටුවට ඇතුළත් කරන්න.

9. 100 වැනි කොටුව - බදු අය කළ හැකි ඉතිරි ආදායම මත බද්ද

විශේෂ බදු අනුප්‍රමාණ යටතේ බදු අය කළ හැකි ආදායම සහ ආයෝජන වත්කම් උපලබ්ධිවීම මගින් වන ලාභ ඇතුළත් වන බදු අය කළ හැකි ආදායම හැර, යම් සමාගමක/ අස්ථිත්වයක තක්සේරු වර්ෂයක් සඳහා වන බදු අය කළ හැකි ආදායම මත 28% ක අනුප්‍රමාණයෙන් බදු පැනවිය යුතුය.

9.1 ඒකක භාර හෝ අන්‍යෝන්‍ය අරමුදල් සඳහා අදාළ කළ හැකි බදු අනුප්‍රමාණ



දේශීය ආදායම් පනතේ 59 වන වගන්තිය ප්‍රකාරව තක්සේරු වර්ෂයට අදාළව ඒකක භාර හා අන්‍යෝන්‍ය අරමුදල් වල බදු අය කළ හැකි ආදායම සඳහා 28% ක අනුප්‍රමාණයකින් බදු අය කළ යුත්තේය.

9.2 රාජ්‍ය නොවන සංවිධාන සඳහා බදු අනුප්‍රමාණ.

(අ) තක්සේරු වර්ෂයක් සඳහා රාජ්‍ය නොවන සංවිධානයක බදු අය කළ හැකි ආදායම සඳහා දේශීය ආදායම් පනතේ 68 වන වගන්තියේ (2) වන උපපද්ධියට යටත්ව 28% ක අනුපාතයකට බදු අය කළ යුත්තේය.

(ආ) 68 වන වගන්තිය යටතේ ප්‍රදානයක්, පරිත්‍යාගයක් හෝ දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් යම් තක්සේරු වර්ෂයක් තුළ ලබාගත් මුදල් ප්‍රමාණය මත රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ගෙවිය යුතු බදු අනුප්‍රමාණය 28% ක් විය යුත්තේය.

බදු අය කළ හැකි ආදායමෙන් 28% ක අනුප්‍රමාණයකට බදු අයවන ආදායම 04 වන උපලේඛනයේ අදාළ කොටුව යටතේ පැහැදිලිව දැක්විය යුතුය.

04 වන උපලේඛනයේ 100.0 වැනි කොටුවේ ඇති වටිනාකම ආදායම් වාර්තාවේ 100 වන කොටුවට ඇතුළත් කරන්න.



10. 110 වන කොටුව - ප්‍රේෂණ මත බදු (5 වැනි උපලේඛනය)

ප්‍රේෂණ මත බද්ද නිර්වාසික සමාගම් වලට පමණක් අදාළ වේ. වර්ෂය තුළ සිදු කරන මුළු ප්‍රේෂණ බද්ද සඳහා 14% අනුප්‍රමාණයක් අදාළ කර ගත යුතුය.

“ප්‍රේෂණය කරන ලද ලාභය” යන්නෙන් - ශ්‍රී ලංකාවේ ආදායම් බද්දට යටත් වන නිර්වාසික තැනැත්තකුගේ ලාභ සහ ආදායම් වලින් විදේශයකට ප්‍රේෂණය කරන ලද හෝ විදේශයක රඳවාගත් මුදල් ප්‍රමාණ සහ එම නිර්වාසික තැනැත්තාට වාසික සමාගමකින් ගෙවන ලද ලාභාංශ හැර, ශ්‍රී ලංකාවේ ආදායම් බද්දට යටත් වන ව්‍යාපාරයකින් ශ්‍රී ලංකාව තුළ කර ගෙන යාමෙන් ශ්‍රී ලංකාවට බැහැරින් එම නිර්වාසික තැනැත්තාට හෝ නිර්වාසික තැනැත්තා වෙනුවෙන් ලැබුණු යම් මුදලක් අදහස් වේ.

05 වන උපලේඛනයේ 110.0 වැනි කොටුවේ ඇති වටිනාකම ආදායම් වාර්තාවේ 110 වන කොටුවට ඇතුළත් කරන්න.

11. 120 වන කොටුව - අවසාන රඳවාගැනීමේ ගෙවීම් ලැබීම මත බද්ද (උපලේඛනය 06)

අවසාන රඳවාගැනීමේ බද්දට යටත්වන ලැබීම් හා ලාභ 06 වන උපලේඛනයේ 120 .A.1 වන කොටුවේ ප්‍රකාශ කළ යුතුය. දේශීය ආදායම් පනතේ 88 වගන්තියේ සඳහන් කර ඇති පරිදි සමාගමකට/ අස්ථීත්වයකට අදාළවන අවසන් රඳවාගැනීමේ බද්දට, පහත සඳහන් ගෙවීම් ඇතුළත් වේ.

- වාසික සමාගමක් විසින් වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන ලාභාංශ;
- ඔට්ටු ඇල්ලීම හෝ සුදු වලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලද මුදල් ප්‍රමාණ හැර, ලොතරැයි,



තෘත,ඔට්ටු ඇල්ලීම් හෝ සුදු වලින් දිනුම් ලෙස වාසික තැනැත්තෙකුට ගෙවන ලද මුදල් ප්‍රමාණය;

- රඳවා ගැනීමේ බද්දට යටත් වන නිර්වාසික පුද්ගලයකුට කරන ගෙවීම් (ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර);

රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් ර.ගැ.බ. අඩු නොකළේ නම් ලබන්නා (රඳවාගැනීමේ බද්දට යටත් වන්නා) එම ගෙවීමට අදාලව බදු ගෙවීමට යටත් වන අතර එම ලැබීම් සහ ලාභ (ගෙවීම්) මත රඳවාගැනීමේ බදු අනුප්‍රමාණය මත බදු පැනවිය යුතු බව කාරුණිකව සලකන්න.

එමනිසා රඳවා ගැනීමේ අනුයෝජිත විසින් අවසාන රඳවා ගැනීමේ බද්ද අඩු නොකළ ගෙවීම් ලැබීම් 120.A.3 කොටුවේ ඇතුළත් කළ යුතු අතර අවසාන රඳවා ගැනීමේ බද්දට යටත් ගෙවීම් ලැබීම් මත බදු වගකීම 120.A කොටුවේ ඇතුළත් කළ යුතුය.

06 වන උපලේඛනයේ 120.A කොටුවේ ඇති වටිනාකම ආදායම් වාර්තාවේ 120 වැනි කොටුවේ ඇතුළත් කරන්න

12. 130 කොටුව -ගෙවිය යුතු මුළු බදු

80, 90, 100, 110 සහ 120 කොටුවල මුළු එකතුව ආදායම් වාර්තාවේ 130 වන කොටුවේ ගෙවිය යුතු මුළු ආදායම් බද්ද ලෙස ඇතුළත් කළ යුතුය.



13. 140 කොටුව - මුළු බදු බැර (උපලේඛනය 07)

07 වන උපලේඛනයේ ඇති එක් එක් කොටුවට අදාළ පැහැදිලි කිරීම් එම පිළිවෙල අනුව පහත දක්වා ඇත. ආපසු නොගෙවන බදු බැර සහ ආපසු ගෙවන බදු බැර ලෙස බදු බැර කොටස් දෙකකට බෙදේ.

13.1 පහත දැක්වෙන බදු බැර ආපසු නොගෙවන බදු බැර වේ.

13.1.1 140.1 කොටුව - විදේශ බදු බැර

විදේශ රටක දී ගෙවූ බදු සඳහා ඉඩ දිය හැකි යම් බදු බැරක් 140.01 කොටුවෙන් ඉල්ලුම් කළ හැක. මෙසේ ඉල්ලුම් කිරීම සඳහා සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර විදේශ බදු බැර සම්බන්ධයෙන් වන ලාභ සහ ආදායම්වල කොටසකට පමණක් අදාළ වන පරිදි එම විදේශ බදු බැර සීමා විය යුතුය.

13.1.2 140.2 කොටුව - වෙනත් සහන

අඩු කළ හැකි නමුත් ආදායම් වාර්තාවේ හෝ උපලේඛනයන්හි වෙනත් අවස්ථාවන්හි හිමිකම් නොකියන ලද බදු බැර හෝ සහන මෙම කොටුවේ ඇතුළත් කළ යුතුය. කරුණාකර එම හිමිකම් පිළිබඳ සම්පූර්ණ විස්තර වෙනම පත්‍රයකින් ලබා දෙන්න.

13.1.3 140.3 කොටුව - අඩු කළ හැකි ආර්ථික සේවා ගාස්තු

07A උපලේඛනයේ 140.3.6 කොටුවේ ඇතුළත් කර ඇති වටිනාකම අඩු කළ හැකි ආර්ථික සේවා ගාස්තු ලෙස මෙම කොටුවේ ඇතුළත් කරන්න.



13.1.4 140.4 කොටුව - අඩු කළ හැකි මතිමාත්‍ර බදු බැර (NTC)

2018 අප්‍රේල් 1 දින හෝ ඊට පසු මතිමාත්‍ර බදු බැර 2018/2019 තක්සේරු වර්ෂයේ බදු බැර ලෙස හිමිකම් කීව නොහැක. කෙසේවෙතත්, 2018 අප්‍රේල් 1 දිනැති අංක 2064/53 දරන ගැසට් නිවේදනයේ සඳහන් අඩු කිරීමක් සඳහා සුදුසුකම් ලත් ඉදිරියට ගෙනා මතිමාත්‍ර බදු බැර ශේෂයක් සහ 2018 ජනවාරි 1 සිට 2018 මාර්තු 31 දක්වා ලබා ගත හැකි මතිමාත්‍ර බදු බැර තක්සේරු වර්ෂය තුළ හිමිකම් කීව හැකි අතර උපලේඛනයේ ඇතුළත් කළ යුතුය.

තක්සේරු වර්ෂය සඳහා මතිමාත්‍ර බදු බැර වටිනාකමේ ඉදිරියට ගෙන ආ ශේෂයෙහි අඩු කළ හැකි වටිනාකම 07 C උපලේඛනයේ A කොටුවේ ඇතුළත් කළ යුතු අතර 2018 ජනවාරි 1 දින සිට 2018 මාර්තු 31 අතර කාලයේ සිදුවන ද්විතීයික වෙළඳපළ ගණුදෙනු වලින් ලැබෙන පොලී මත ඇතිවන මතිමාත්‍ර බදු බැර ප්‍රමාණය 7 C උපලේඛනයේ B කොටුවට ඇතුළත් කරන්න.

2018/2019 තක්සේරු වර්ෂය සඳහා වූ බදු බැර වටිනාකම ලෙස අඩු කළ හැකි ප්‍රමාණය 7C උපලේඛනයේ C කොටුවේ ඇතුළත් කළ යුතු අතර ඉදිරියට ගෙන යන ශේෂයක් තිබේ එය D කොටුවේ ඇතුළත් කළ යුතුය.

අංක 2064/53, දරණ ගැසට් නිවේදනයේ සපයා ඇති පරිදි ඉදිරියට ගෙන එන ලද මතිමාත්‍ර බදු බැර 2018/2019 තක්සේරු වර්ෂයේ සිට ආරම්භ වන අනුක්‍රමික වසර 3 ක් තුළ ඉදිරියට ගෙන ගොස් ගෙවිය යුතු ආදායම් බදු ශේෂයක් වේ නම් හිලව් කිරීම සිදු කළ හැක.



13.2 පහත සඳහන් බදු බැර ආපසු ගෙවනු ලබන බදු බැර වේ.

13.2.1 140.10 කොටුව - ගෙවන ලද ප්‍රේෂණ බද්ද

05 වන උපලේඛනයේ 110.4 කොටුවේ සඳහන් ගෙවන ලද ප්‍රේෂණ බදු මුළු ප්‍රමාණය 07 වන උපලේඛනයේ 140.10 කොටුවට ඇතුළත් කරන්න.

13.2.2 40.11 කොටුව - ආයෝජන වත්කම් උපලබ්ධි වීම් මත ගෙවන ලද බදු

2018/2019 තක්සේරු වර්ෂය තුළ ආයෝජන වත්කම් උපලබ්ධිවීම් මත වන ලාභ සඳහා ගෙවන ලද බදු 140.11 කොටුවේ ඇතුළත් කරන්න.

13.2.3 140.12 කොටුව - රඳවා ගැනීමේ බදු අඩුකිරීම්

ආයෝජන ප්‍රතිලාභ මත සහ සේවා ගාස්තු සහ කොන්ත්‍රාත් ගෙවීම් මත ගෙවූ රඳවාගැනීමේ බදු වන නමුත් අවසාන රඳවා ගැනීමේ බදු නොවන, රඳවාගැනීමේ බදු වලින් තක්සේරු වර්ෂය තුළ අඩු කළ හැකි රඳවාගැනීමේ බදු ලෙස 07B උපලේඛනයේ F- 2 කොටුවේ දක්වා ඇති වටිනාකම 07 උපලේඛනයේ 140.12 කොටුවට ඇතුළත් කරන්න. රඳවාගැනීමේ බදු බැර සවිස්තරාත්මකව වෙන වෙනම 07 B උපලේඛනයේ ඇතුළත් කළ යුතුය. අයිතම සංඛ්‍යාව 20 ට වඩා වැඩි නම් සත්‍යාපනය කරන ලද ර.ගැ.බ. උපලේඛන CSV Format මගින් ඊ - සේවාව හරහා උඩුගත කිරීම අනිවාර්යය වන අතර, එසේ නොවේ නම් දෘඩ පිටපත් ලෙස උපලේඛන භාර දිය හැකිය.



13.2.4 140.13 කොටුව - ස්වයං -තක්සේරු බදු ගෙවීම් (ඇස්තමේන්තුගත ආදායම් බදු ප්‍රකාශය මත ගෙවූ බදු)

තක්සේරු වර්ෂය (2018/2019) ඇස්තමේන්තුගත ආදායම් බදු ප්‍රකාශය යටතේ ත්‍රෛමාසික වාරික ලෙස ගෙවූ මුළු ආදායම් බදු ප්‍රමාණය සහ රඳවාගැනීමේ අනුයෝජිතයා විසින් රඳවාගැනීමේ බදු අඩු නොකිරීම මත අවසාන රඳවාගැනීමේ බද්දට යටත් ගෙවීම් ලැබීම මත ගෙවූ බදු වල එකතුව 140.13 කොටුවේ ඇතුළත් කරන්න.

140. A කොටුවේ සඳහන් වන මුළු ආපසු නොගෙවන බදු බැර සහ 140.B කොටුවේ සඳහන් වන මුළු ආපසු ගෙවන බදු බැර එකතුව 07 වන උපලේඛනයේ 140.0 කොටුවේ ඇතුළත් කරන්න.

07 උපලේඛනයේ 140.0 කොටුවේ ඇති වටිනාකම ආදායම් වාර්තාවේ 140 කොටුවේ ඇතුළත් කරන්න.

13.2.5 140.C කොටුව පසුගිය වර්ෂයෙන් ආපසු ගෙවිය යුතු මුළු ආදායම් බද්ද

පසුගිය වර්ෂවල පවතින ආදායම් බදු ආපසු ගෙවීම් වල සම්මුච්චිත ප්‍රමාණය මෙම කොටුවේ ඇතුළත් කරන්න. [මෙම අගය අනෙකුත් සහන යටතේ ප්‍රකාශ නොකරන්න. (140.2)].

14 150 කොටුව හෝ 160 කොටුව - ගෙවිය යුතු ඉතිරි බදු වටිනාකම හෝ ආපසු ගෙවීම් වටිනාකම ගණනය කිරීම



130 කොටුවේ වටිනාකම 140 කොටුවේ වටිනාකමට වඩා වැඩි වෙනම් එකී වටිනාකම් දෙක අතර වෙනස ගෙවිය යුතු ඉතිරි බදු වටිනාකම ලෙස 150 කොටුවේ ඇතුළත් කරන්න. 140 කොටුවේ වටිනාකම 130 කොටුවේ වටිනාකමට වඩා වැඩි නම් එකී වටිනාකම දෙක අතර වෙනස හිමිකම් කියන ලද ආපසු ගෙවීම් ලෙස 160 කොටුවේ ඇතුළත් කරන්න.

B කොටස: ගණනය කිරීම සහ මූල්‍ය තොරතුරු

දේශීය ආදායම් පනතේ 126(2) වගන්තිය ප්‍රකාරව වාර්තාව සමග ගොනු කිරීම අවශ්‍ය තොරතුරු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්තුමා නිශ්චය කරනු ඇත. එම නිසා පහත තොරතුරු ආදායම් වාර්තාව සමග සැපයිය යුතුය.

1. 8 වන උපලේඛනය: ආගණන පත්‍රිකා

ව්‍යාපාර, ආයෝජන හා වෙනත් ආදායම් මූලාශ්‍ර මගින් වන ගලපන ලද ලැබීම් සහ ලාභ මෙම උපලේඛනයට අනුව ගණනය කළ යුතුය. දේශීය ආදායම් පනතේ 6 සිට 8 වන වගන්තින් වල ඇතුළත් ලැබීම් හා ලාභ උපයන ලද ප්‍රමාණයක් ලෙස ඇතුළත් කළ යුතු අතර නිදහස් කළ ප්‍රමාණය හා එක් එක් මූලාශ්‍ර වලින් ලැබුණ අවසාන රඳවා ගැනීමේ බද්දට යටත් ගෙවීම් අඩු කිරීමෙන් පසුව එක් එක් මූලාශ්‍රවලින් ඉපයූ ශුද්ධ ප්‍රමාණය ගණනය කළ යුතුය.

ඉන්පසු 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුව අඩු කිරීමේ රීති අදාළ කළ යුතු අතර එක් එක් මූලාශ්‍රයන්ගෙන් තක්සේරු කළ හැකි ආදායම ගණනය කළ යුතුය.



දෙවන උපලේඛනයට අනුව හිමිකම් කියන ලද ආයෝජන දිරිදීමනා මත ඇතිවූ අලාභ වෙන්ව හඳුනා ගත යුතු අතර තක්සේරු වර්ෂය තුළ ආයෝජන දිරිදීමනා අඩු කිරීමට පෙර ව්‍යාපාරවල තක්සේරු කළ හැකි ආදායම 08 වන උපලේඛනයේ 2700 වන කොටුවේ ප්‍රකාශ කළ යුතුය. එම නිසා ආයෝජන දිරිදීමනා අඩු කිරීමෙන් පසුව ව්‍යාපාරයකින් තක්සේරු කළ හැකි ආදායමක් ලෙස ප්‍රකාශ කිරීමට යම් ආදායමක් තිබේනම් 2999 කොටුවේ ඇතුළත් කළ යුතුය.

2. උපලේඛනය 9 A : මූල්‍ය තොරතුරු

මෙම උපලේඛනයේ 2018/2019 තක්සේරු වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනයේ දළ ලාභය සවිස්තරාත්මක ආදායම හා අනෙක් සවිස්තරාත්මක ආදායම් පිළිබඳව තොරතුරු ඇතුළත් කරන්න.

3. උපලේඛනය 9B : පැවරුම් මිල විස්තර

ආශ්‍රිත ව්‍යාපාර සමග කරන ලද ගනුදෙනු වල තොරතුරු ඔබ සතුව ඇත්නම් එවැනි ගනුදෙනුවල විස්තර දේශීය ආදායම් පනතේ විධිවිධාන හා 2018.12.31 දිනැති අංක 2104/4 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම උපලේඛනයේ ඇතුළත් කළ යුතුය.



02 කොටස ප්‍රකාශ කිරීම

A කොටස

දේශීය ආදායම් පනතේ 126(5) වගන්තිය ප්‍රකාරව ආදායම් වාර්තාව හෝ ඉන් කොටසක් අනුමත ගණකාධිකාරීවරයෙකු (බදු ගෙවන්නාගේ පූර්ණකාලීන සේවකයෙකු නොවන) ඇතුළු වෙනත් යම් තැනැත්තෙකු විසින් සකසා ඇත්නම් එම අනෙක් පුද්ගලයා ද වාර්තාවේ අත්සන් කළ යුතුය. එහෙයින් වාර්තාව සහ උපලේඛන සැකසූ අනුමත ගණකාධිකාරීවරයා හෝ වෙනත් යම් බලයලත් පුද්ගලයෙකු ආදායම් වාර්තාවේ 02 කොටසේ A කාණ්ඩය භාවිතා කරමින් අත්සන් කිරීම (නියමිත දිනය සඳහන් කර) අවශ්‍ය වේ.

B කොටස

දේශීය ආදායම් පනතේ 126(4) වගන්තියට අනුව බදු ගෙවන්නා හෝ බදු ගෙවන්නාගේ නියමිත බලයලත් නියෝජිතයා එහි නිරවද්‍යතාව හා සම්පූර්ණත්වය සහතික කර අත්සන් කළ යුත්තේය. එම නිසා කළමනාකාර අධ්‍යක්ෂ/අධ්‍යක්ෂ/ලේකම්/සමාගමේ ප්‍රධාන නිලධාරී ආදායම් වාර්තාවේ 2 වන වගන්තියේ B කාණ්ඩයේ ඔහුගේ/ඇයගේ නම සහ තනතුර සඳහන් කර දිනය යොදා අත්සන් කළ යුතුය.

ඔබට යම් සහායක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් 1944 දුකරටන අංකය මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

මෙම උපදෙස් මාලාවේ ඉංග්‍රීසි හෝ දෙමළ පරිවර්ථනයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය www.ird.gov.lk මගින් බාගත හැකි බව කාරුණිකව සලකන්න.



**බදු - වඩා හොඳ අනාගතයකට
வரிகள் – வளமான எதிர்காலத்திற்காக
TAXES - FOR A BETTER FUTURE**